

# Ceylon Government Gazette

Published by Authority.

No. 5,718—FRIDAY, SEPTEMBER 14, 1900.

PART I.—General: Minutes, Proclamations, Appointments, and General Government Notifications.  
PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.  
PART IV.—Marine and Mercantile.  
PART V.—Municipal and Local.

Separate paging is given to each Part in order that it may be filed separately.

## Part III. — Provincial Administration.

			PAGE				PAGE
Land Sales :—				Land Acquisition Notices ...	...	...	1658
Western Province	...	...	1639	Land Resumption Notices...	...	...	—
Central Province	...	...	1650	Notices under Ordinance No. 1 of 1897	1669 & Suppl.	...	1662
Northern Province	...	...	—	Abstracts of Season Reports	...	...	1662
Southern Province	...	...	1661	Notices under "The Forest Ordinance"	...	...	—
Eastern Province	...	...	1655	Sales of Arrack, Opium, and Toll Rents	...	...	1664
North-Western Province	...	...	1552	Miscellaneous Provincial and District Notices:—			—
North-Central Province	...	...	—	Sales of Salt and Timber	...	...	—
Province of Uva	...	...	—	Notifications of Close Season, Infected Areas, &c.	...	...	—
Province of Sabaragamuwa	...	...	1657	Specifications under "The Irrigation Ordinance"	...	...	—

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,846, w. p.

Colonial Secretary's Office,  
Colombo, September 1, 1900.

ON Tuesday, October 30, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1. Situation—Gangaboda pattu, Siyane korale.  
Village—Pelpita.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price	
				A.	R.	per Acre.	
				A.	R.	P.	
A	Nakandakumbura	W. Sinnappu and others	Paddy field	4	2	10	50
1	Lenatherigollelanda	—	Encroachment by the owner of title plan No. 150,391	0	2	25	20
2	Do.	—	do.	0	0	24	20
3	Waturanedeniya	W. Amaris Appu and others	Deniya	0	1	20	15
4	Waturanemukalana	Crown	Forest to be reserved	75	2	0	50
B	Lenatherigollewatta	W. Davith Appu	Garden	5	2	15	25
C	Do.	W. Davith Appu and others	do.	0	3	16	50
D	Do.	W. Isan Appu and others	do.	0	3	36	50
E	Do.	W. Don Louis and others	Cocoanut plants and jak	5	2	25	15
			2 years				
F	Unapanduralangadeniya	W. Amaris Appu and others	Deniya	1	3	15	15
G	Galagawadeniya	W. Yasohamy and others	Paddy field	6	0	11	50
H	Lenatherigollewatta	W. Appu Sinno and others	10 cocoanut plants 1 year	5	1	0	20
I	Kebellegahakumbura, &c.	W. Isan Appu and others	Paddy field	43	2	30	100
J	Hunganwaladeniya	G. Girigoris Appu and others	do.	4	0	22	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
							Rs.
5	Pelpitakele	Crown	Jungle to be reserved	60	1	0	30
6	Tammaunagahawatta	M. Samel Appu	25 cocoanut plants 5 years	2	3	11	15
7	Wewaruelandewatta	G. Girigoris Appu	Garden	3	3	0	15
K	Migahawatta	W. Isan Appu and others	Old garden	24	0	0	100
L	Galpottewatta	W. Madiris Appu and others	Garden	8	0	0	50
M	Galpottepillewa	W. Appune Appu and others	Threshing-floor	0	0	31	15
8	Wewaruelanda	Crown	Encroachment by title plan 144,415	0	0	15	20
N	Kebellagahakumbura	G. Girigoris Appu	Owita	0	0	8	15
O	Do.	M. Wellun Perera	do.	0	1	20	15
P	Do.	W. Bempi Appu	do.	0	0	3	15
Q	Pelpitadeniya	H. Menchohamy and others	Paddy field	7	1	0	35
R	Wewaruelandewatta	W. Daniel Appu	Garden	1	3	30	20
S	Pelpitaowita <i>alias</i> Baddeamuweowita	M. Wellun Perera and others	Owita	16	3	3	20
T	Migahawatta and Delgahawatta	W. Bempi Appu and others	Old garden	49	2	30	150
U	Do.	do.	do.	21	3	5	150
V	Tammanagahawatta	M. Sinnappu	Cocoanut and jak 10 years old	7	3	0	20
W	Wewaruelandewatta	W. Hendrick Appu	Garden	0	0	18	15
X	Arumedeniya	G. Girigoris Appu and others	Paddy field	2	3	31	30
Y	Kahatagahawatta	do.	Garden	4	1	28	25
Z	Do.	do.	do.	1	0	0	25
A 1	Kandewatta	G. Agilis Appu	do.	11	2	2	100
B 1	Welikumbura	S. Jeewappu	Deniya	0	2	24	15
C 1	Do.	E. Loku Sinno Appu and others	Paddy field	17	2	25	50
D 1	Do.	do.	Threshing-floor	0	3	32	15
E 1	Tammanagahawatta	M. Sinappu and others	Garden	6	3	15	30
F 1	Arumedeniya	do.	Threshing-floor	0	0	16	15
G 1	Kandewatta	G. Hendrick Appu and another	Garden	1	0	0	20
H 1	Do.	Mrs. C. H. Obeyesekera and others	Old garden	59	1	26	250
I 1	Wewaruelandewatta	G. Appusinno and another	Garden	0	1	14	15
J 1	Do.	do.	do.	0	0	37	15
K 1	Tammangahawatta	M. Thomis Appu and others	do.	0	2	26	15
L 1	Mahakumbura	G. Girigoris Appu	Owita	0	0	14	15
M 1	Galabodawatta	G. Siyadoris Appu and others	Garden	4	3	28	20
N 1	Nagahawatta	W. Brampy Appu and others	do.	1	2	6	15
O 1	Do.	W. Don Sinnappu	Jungle	0	2	13	20
P 1	Do.	do.	do.	1	0	32	20
Q 1	Do.	W. Agidahamy	Old garden	1	0	3	30
R 1	Tammanagahawatta	M. Endris Appu	Garden	0	2	26	15
S 1	Munamalghakumbura	Mi-gahakumbura	Paddy field	15	2	30	50
T 1	Tammanagahawatta	Mahalage Appu	Garden	0	0	23	20
U 1	Galabodawatta	J. Sinchi Appu	do.	1	0	39	20
V 1	Delgahawatta	S. Vionis Perera	Three old jak trees in bearing	0	3	19	20
W 1	Do.	S. Sugathan Perera and another	Garden	0	1	27	25
X 1	Tammanagahawatta	A. Bempi Appu	1 cocoanut tree over 30 years old	0	1	18	15
Y 1	Do.	M. Endris Appu	Garden	0	2	37	20
Z 9	Dodangaspitiyakanda	Crown	Jungle	23	0	0	20
A 2	Nagahawatta	W. Dionis Appu and others	Old garden	38	0	20	200
B 2	Delgahawatta	W. Don Sinnappu	Garden	3	1	3	20
C 2	Tammanagahawatta	H. Kirinelis Appu	Cocoanut 2 years old	1	1	28	15
D 2	Kosgahawatta	Mahallage Appu	Cocoanut 12 years old	1	1	39	20
E 2	Kahatagahawatta	M. Amaris Appu	Cocoanut 12 years old	3	1	2	20
F 2	Do.	do.	Garden	1	0	36	25
G 2	Do.	do.	Jungle	0	0	24	20
H 2	Do.	do.	do.	1	2	18	20
I 2	Do.	do.	Old garden	2	0	37	30
J 2	Do.	do.	Threshing-floor	0	0	9	15
K 2	Do.	do.	Old garden	5	1	11	30
L 2	Halgahaowita	do.	Cocoanut 6 years old	0	0	26	15
M 2	Kahatagahawatta	M. Amaris Appu and another	Old garden	3	1	20	30
N 2	Munamalghakumbura	M. Pioris Appu and others	Paddy field	5	1	35	50
O 2	Kahatagahawatta	do.	Old garden	13	2	13	50
P 2	Walatagahawatta	M. Thomis Appu	do.	25	3	19	50
Q 2	Galabodawatta	G. Babanis Appu	Garden	0	3	12	20
R 2	Potuwiladeniya	G. Podi Appu	Deniya	0	1	24	15
	Walantibugalalanda	E. Magris Appu	2 cocoanut plants 5 years old	0	3	4	15

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the additions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,846, W. P.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 1 වෙනි දින කොළඹ  
වසරේ සඳහා වර්ෂයන්ගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඵ්ඵත්තලත්තාත්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව  
සත්කත ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ කන්තෝරුව මස 30 වෙනි දින වූ අභ්‍යන්තර  
වාද දවල් 12ට කොළඹ කවිවේරිසේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සිතියම 1. පිහිටීම—සියතැකෝරලේ ගඟබොවපත්තුව. ගම—පැල්පිට.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර ගක මිල. රු.
A	කාකන්දේ කුඹුර	ව. සිංකෝදප්පු සහ තවත්	කුඹුර	4 2 10	50
1	ලේකකාරියොල්ලේ ලඳු	සිතියම නොමමර 150,391කේ අයිතිකාරයා විසින් මැඩිපුර අල්ලාගත්ව යෙදෙන ඉඩම	—	0 2 25	20
2	එම	එම	එම	0 0 24	20
3	වතුරනේ දෙකිය	ව. අමාරිස්අප්පු සහ තවත්	දෙකිය	0 1 20	15
4	වතුරනේ මුකලාන	ආණ්ඩුව	මුකලාන (ගහනම් ඉඩම)	75 2 0	50
B	ලේකකාරියොල්ලේ වහන	ව. දැවිත්අප්පු	වහාව	5 2 15	25
C	එම	එම සහ තවත්	එම	0 3 16	50
D	එම	ව. ඉසන්අප්පු සහ තවත්	එම	0 3 36	50
E	එම	ව. දෙත් එච්ස් සහ තවත්	පොල් සහ කොස් 2 අවුරුදු වසස්	5 2 25	15
F	උනපදුරලග දෙකිය	ව. අමාරිස්අප්පු සහ තවත්	දෙකිය	1 3 15	15
G	ගලගාවාදෙකිය	ව. ගයෝරාමි සහ තවත්	කුඹුර	6 0 11	50
H	ලේකකාරියොල්ලේවහන	ව. අප්පුසිංකෝර සහ තවත්	1 අවුරුදු වසස් පොල් 10	5 1 0	20
I	කැබැල්ලගහකුඹුර සහ තවත්	ව. ඉසන්අප්පු සහ තවත්	කුඹුර	43 2 30	100
J	නුංගාවෙල දෙකිය	ග. ශ්‍රියෝරිස්අප්පු සහ තවත්	එම	4 0 22	50
5	පැල්පිට කැලේ	ආණ්ඩුව	කැලේ (ගහනම් ඉඩම)	60 1 0	30
6	තම්මන්තාගහවත්ත	ම. සාමෙල්අප්පු	5 අවුරුදු වසස් පොල්ගස් 25	2 3 11	15
7	වැවරනේලත්දේ වත්ත	ග. ශ්‍රියෝරිස්අප්පු	වහාව	3 3 0	15
K	මීගහවත්ත	ව. ඉසන්අප්පු සහ තවත්	පරණ වහාව	24 0 0	100
L	ගල්පොත්තේ වත්ත	ව. මැදිස්අප්පු සහ තවත්	වහාව	8 0 0	50
M	ගල්පොත්තේ පිල්ලාව	ව. අප්පුනේඅප්පු සහ තවත්	කම්ප	0 0 31	15
8	වැවරනේ ලත්ද	ආණ්ඩුව	නො. 144,415 සිති ගම අයිතිකාරයා විසින් අල්ලාගත් ව යෙදෙන ඉඩම	0 0 15	20
N	කැබැල්ලාගහ කුඹුර	ග. ශ්‍රියෝරිස්අප්පු	ඕව්ව	0 0 8	15
O	එම	ම. වෙච්ච්පුරුන්	එම	0 1 20	15
P	එම	ව. බෙම්පිඅප්පු	එම	0 0 3	15
Q	පැල්පිට දෙකිය	ග. මැක්වෝරාමි සහ තවත්	කුඹුර	7 1 0	35
R	වැවරනේලත්දේ වත්ත	ව. දැවිසෙල් අප්පු	වහාව	1 3 30	20
S	පැල්පිට ඕව්ව නොහොත් බදේ අමුනුවේ ඕව්ව	ම. වෙච්ච්පුරුන් සහ තවත්	ඕව්ව	16 3 3	20
T	මීගහවත්ත සහ දෙල්ගහ වත්ත	ව. බෙම්පිඅප්පු සහ තවත්	පරණ වහාව	49 2 30	150
U	එම	එම	එම	21 3 5	150
V	තම්මන්තාගහවත්ත	ම. සිංකෝදප්පු	10 අවුරුදු වසස් පොල් සහ කොස්	7 3 0	20
W	වැවරනේ ලත්දේවත්ත	ව. ගෙන්දික්අප්පු	වහාව	0 0 18	15
X	අරුමේ දෙකිය	ග. ශ්‍රියෝරිස්අප්පු සහ තවත්	කුඹුර	2 3 31	30
Y	කහටගහවත්ත	ග. ශ්‍රියෝරිඅප්පු	වහාව	4 1 28	25
Z	එම	එම	එම	1 0 0	25
A 1	කන්දේවත්ත	ග. අභිලිස්අප්පු	වහාව	11 2 2	100
B 1	වැලිකුඹුර	ග. ජිට්අප්පු	දෙකිය	0 2 24	15
C 1	එම	ඉ. ලොකුසිත්කෝරඅප්පු සහ තවත්	කුඹුර	17 2 25	50
D 1	එම	එම	කම්ප	0 3 32	15
E 1	තම්මන්තාගහවත්ත	ම. සිංකෝදප්පු සහ තවත්	වහාව	6 3 15	30
F 1	අරුමේ දෙකිය	එම	කම්ප	0 0 16	15
G 1	කන්දේවත්ත	ග. ගෙන්දික්අප්පු සහ කෙනෙක්	වහාව	1 0 0	20
H 1	එම	සී. මනෙසෙකර නෝනාමගත්මි	පරණ වහාව	59 1 26	250
I 1	වැවරනේලත්දේ වත්ත	ග. අප්පුසිංකෝර සහ කෙනෙක්	වහාව	0 1 14	15
J 1	එම	එම	එම	0 0 37	15
K 1	තම්මන්තාගහවත්ත	ම. තෝමිස්අප්පු සහ තවත්	එම	0 2 26	15
L 1	මහකුඹුර	ග. ශ්‍රියෝරිස්අප්පු	ඕව්ව	0 0 14	15

නො.	ඉඩමේ නම.	අයිතියකරු කියන්නා.	අන්දම.	අක්කර		
				මහ. රු. ප.	රු.	
M1	ගලබොඩවත්ත	ග. සියයෙරිස්අප්පු සහ තවත්	වගාව	4	3 28	20
N1	කාගහවත්ත	ව. බ්‍රිමපිඅප්පු සහ තවත්	එම	1	2 6	15
O1	එම	ව. දෙව් සිංඤ්ඤප්පු	කැලේ	0	2 18	20
P1	එම	එම	එම	1	0 32	20
Q1	එම	ව. අතිධානාමි	පරණ වගාව	1	0 3	30
R1	තම්මන්තාගහවත්ත	ම. එන්ද්‍රිස්අප්පු	වගාව	0	2 26	15
S1	මුනමල්ගහකුර මීගහකුඹුර	ග. කරෝලිස්අප්පු සහ තවත්	කුඹුර	15	2 30	50
T1	තම්මන්තාගහවත්ත	මහල්ලාගේ අප්පු	වගාව	0	0 23	20
U1	ගලබොඩවත්ත	ඉ. සිත්ච්ඤප්පු	එම	1	0 39	20
V1	දෙල්ගහවත්ත	ස. විශේෂිත ප්‍රේම	ලොකු කොස්			
			ගස් 3ක්	0	3 19	20
W1	එම	ස. සුගතන් ප්‍රේම සහ කෙනෙක්	වගාව	0	1 27	25
X1	තම්මන්තාගහවත්ත	ඒ. බ්‍රිමපිඅප්පු	හේන	0	1 18	15
Y1	එම	ම. එන්ද්‍රිස්අප්පු	වගාව	0	2 37	20
9	දෙව්ගස්පිටියකන්ද	ආණ්ඩුව	කැලේ	23	0 0	20
Z1	කාගහවත්ත	ව. දියෝතිස්අප්පු සහ තවත්	පරණ වගාව	38	0 20	200
A2	දෙල්ගහවත්ත	ව. දෙව් සිංඤ්ඤප්පු	වගාව	3	1 3	20
B2	තම්මන්තාගහවත්ත	ග. කිරිච්ඤ්ඤප්පු	2 අවුරුදු වගස්පොල්	1	1 28	15
C2	කොස්ගහවත්ත	මහල්ලාගේ අප්පු	12 අවුරුදු වගස්පොල්	1	1 39	20
D2	කහවගහවත්ත	මහල්ලාගේ අමාරිස්අප්පු	එම	3	1 2	20
E2	එම	එම	වගාව	1	0 36	20
F2	එම	එම	කැලේ	0	0 24	20
G2	එම	එම	එම	1	2 18	20
H2	එම	එම	පරණ වගාව	2	0 37	30
I2	කහවගහවත්ත	ම. අමාරිස්අප්පු	කමත	0	0 9	15
J2	එම	එම	පරණ වගාව	5	1 11	30
K2	කල්ගහමිට්ට	එම	6 අවුරුදු වගස්පොල්	0	0 26	15
L2	කහවගහමිට්ට	එම සහ කෙනෙක්	පරණ වගාව	3	1 20	30
M2	මුනමල්ගහකුඹුර	ම. පිලෝරිස්අප්පු සහ තවත්	කුඹුර	5	1 35	50
N2	කහවගහවත්ත	එම	පරණ වගාව	13	2 13	50
O2	වලගහවත්ත	ම. තෝමස්අප්පු	එම	25	3 19	50
P2	ගලබොඩවත්ත	ග. බඩාතිස්අප්පු	වගාව	0	3 12	20
Q2	පොකුච්ඤ්ඤප්පු	ග. පොකුච්ඤ්ඤප්පු	දෙතිය	0	1 24	15
R2	වලන්තිඹුගලන්ද	එ. මාලිස්අප්පු	5 අවුරුදු පොල්			
			පැල 2ක්	0	2 4	15

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේශර්ජනවලින් නොමැතිවීමට සහතිකයක් ලෙස, විකිණීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ සහතිකයක් දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුකන්වගස්සේ ආඥා ලෙස,  
බඹල්ලු. ටී. චේලර්,  
වැඩබලන මහසෙක්‍රයාරිස් වම්භ.

No. 1,847, W. P.

Colonial Secretary's Office,  
Colombo, September 4, 1900.

ON Friday, November 2, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Upset Price		
				Extent.	per Acre.	
				A.	R. P.	Rs.
Preliminary plan 10,731. Situation—Gangaboda pattu of Siyane korale. Village—Mitirigala.						
9323	Koskanattelanda or Munamalgahawatta	Don Harmanis, Police Vidane	Cocoanut plants 4 years old	0	3 10	40
9324	Do.	do.	Cocoanut plants 2 years old	0	2 14	40
9325	Do.	P. Lewis Singho and Juwanisa	Cocoanut plants 4 years old	0	2 21	35
9326	Koskanattelanda	Crown	Jungle	0	0 28	30
9327	Do.	P. Lewis Singho and J. D. Juwanisa	Cocoanut plants 3 years old	0	0 27	40
9328	Kekunagahalanda	The Hon. Mr. S. C. Obeyesekera	Cocoanut plants 3 years old	0	2 25	45
Preliminary plan 10,732. Situation—Gangaboda pattu of Siyane korale. Village—Mitirigala.						
9329	Kekunagahalanda	M. Carolis Appu	Thirty cocoanut 7 years old	0	3 10	50
9331	Kekunagahalanda or Kahatagahawatta	Don Harmanis, Police Vidane, and another	Twenty-five cocoanut plants 3 years old	1	0 25	60
Preliminary plan 10,468. Situation—Meda pattu of Hewagam korale. Village—Halpe.						
8455	Daranawalalanda	Crown	Batakele	8	0 34	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,847, W. P.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බ් 4 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ කාර්යාලයේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ නොවැම්බ් 2 වෙනි දින වූ සිතුරුද දවල් 12ව කොළඹ කම්මේරියේදී වෙන්දේසි කර විකුණනු ලැබේ.

සිතියම 10,731. පිහිටීම—සියතැකෝරලේ ගඟබොඩ පත්තුව. ගම—මිහිරිගල.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියවත.	අත්දම.	අක්කර මහස. සෙසු මුල.			අක්කර රු.
				අ. රු.	ප.	රු.	
9323	කොස්කනත්තලත්ද නොහොත් මුහුම්ලේ ගඟවත්ත	ඩී. ගර්මානිස්, පො. වි. එම	4 අවුරුදු වයස් පොල්	0	3	10	40
9324	එම	එම	2 එම	0	2	14	40
9325	එම	ප. එවිස්සිංකෝර සහ කෙනෙක්	4 එම	0	2	21	35
9326	කොස්කනත්තලත්ද	ආණ්ඩුව	කැලේ	0	0	28	35
9327	එම	ප. එවිස්සිංකෝර සහ කෙනෙක්	3 අවුරු වයස් පොල්	0	0	27	40
9328	කැකුනගඟලත්ද	වංශාධිපති ඇස්. සී. මමේසේ කරතුමා	එම	0	2	25	45
		සිතියම 10,732.					
9329	එම	ම. කරෝලියස් අප්පු	7 අවුරුදු වයස් පොල් ගස් 30ක්	0	3	10	50
9331	එම නොහොත් කහවගහ වත්ත	දෙත් ගර්මානිස්, පො. වි. සහ පුත්වස්ස	3 අවුරුදු වයස් පොල් ගස් 25	1	0	25	60
		සිතියම 10,460. පිහිටීම—හේවාගම්කෝරලේ මැදපත්තුව. ගම—හල්පේ.					
8415	දරනවල ලත්ද	ආණ්ඩුව	බඩකැලේ	8	0	34	20

මෙම ඉඩම් ගැණ වැඩිදුරකාරණ සර්වේයර්ජනරුන්ගේ නියෝගයට, විසින්මේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ නියෝගයට දනගන්ව ප්‍රථමය.

ගරුභර ආණ්ඩුකාර උතුමානත්වයන්ගේ ආඥාවලට,  
බිම්ප්‍ර. වි. මේරර්,  
වැඩබලන මහසෙනෙවිවරයා විසින්.

No. 1,848, W. P.

Colonial Secretary's Office,  
Colombo, September 12, 1900.

ON Tuesday, November 6, 1900, and following days, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 7,483. Village—Radawana.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent			Fees due for Certificate of Quiet Possession.	
				A.	R.	P.	Rs.	c.
3	Alubogahakumbura	U. Juwanis Appu and others	Old garden	9	1	33	30	50
5	—	S. Alisandri Appuhamy and others	do.	37	2	10	91	30
6	Iriyagahakumbura	do.	Field	4	1	13	13	50
9	Ritigahawatta	P. Don Cornelis Appuhamy	Old garden	2	3	15	8	50
10	Do.	D. Joranis Appu and others	do.	2	2	28	8	50
11	Do.	do.	do.	2	0	10	8	50
12	Do.	A. Benjappu and others	do.	2	1	4	8	50
13	Kahatagahawatta	P. Don Louis Appuhamy and others	do.	3	0	0	8	50
14	—	S. Allis, Fiscal's Officer	do.	1	0	21	6	0
15	Kahatagahawatta	S. Alisandri Appuhamy and others	do.	1	2	10	6	0
16	Do.	P. Don Louis Appuhamy and others	do.	0	1	19	3	50
17	Do.	do.	do.	1	3	36	6	0
18	Do.	do.	do.	1	1	4	6	0
18½	Bomaluwawatta	S. Don Davith Appuhamy and others	do.	0	3	22	3	50
19	—	S. Don Allis, Fiscal's Officer, and another	do.	2	3	0	8	50
20	Talgahawatta	U. Amaris Appu and others	do.	2	3	8	8	50
21	—	U. Juwanis Appu and others	do.	4	0	33	13	50
22	—	J. Babappu and another	do.	1	1	2	6	0
24	—	T. Sinchi, &c.	do.	2	3	9	8	50
26	Migahawatta	A. Odanchia and others	do.	0	1	28	3	50
27	Kongahawatta	R. Babanis, &c.	do.	3	1	13	11	0
28	Do.	W. Karmanis, &c.	do.	1	0	37	6	0
29	Migahawatta	A. Sima, &c.	do.	0	1	13	3	50
30	Kongahawatta	J. Juwanis, &c.	do.	0	1	30	3	50
31	Do.	do.	do.	1	2	10	6	0
32	Do.	W. Cartelis Appu and others	do.	1	2	4	6	0
33	Imbulgahawatta	S. Brampy Appuhamy and others	do.	0	3	8	3	50
34	Do.	S. Don Daniel Appuhamy and another	do.	1	3	16	6	0
35	Do.	S. Brampy Appuhamy and others	do.	1	2	32	6	0

Lot.	Name of Land,	Name of Claimant,	Description.	Extent. A. R. P.	Fees due for
					Certificate of Quiet Possession. Rs. c.
36	Dorakadakumbura	S. Don Allis, Fiscal's Officer, and others	Field	0 3 0	3 50
37	Welabodawatta	S. Don Daniel Appuhamy and another	Old garden	1 0 38	6 0
39	Dorakadakumbura	S. Don Allis	Field	1 0 19	6 0
40	Imbulowita	W. Makkahamine and others	Owita	0 2 24	3 50
41	Nindawelakumbura	do.	Field	4 1 0	11 0
41½	Do.	do.	do.	0 0 27	3 50
42	Dangahakumbura	V. Ungappu	do.	2 0 20	8 50
43	Do.	do.	do.	0 3 35	3 50
44	Do.	do.	do.	1 0 13	6 0
45	Iriyagahakumbura	A. Guni and others	do.	0 1 11	3 50
46	Dorakadakumbura	A. Konna Veda	do.	2 1 36	8 50
46½	Dangahakumbura	V. Ungappu	do.	0 2 27	3 50
47	Digamakumbura	do.	do.	1 0 21	6 0
48	Iriyagahakumbura	E. Selenchi Appu and others	do.	0 3 22	3 50
49	Halgahakumbura	T. Marihamy and others	do.	1 2 1	6 0
50	Do.	S. Don Porolis Abeyesekera Dissana- yeka and another	do.	0 1 28	3 50
51	Puwakgahaliyadda	E. Baronchy Appu and others	do.	0 1 4	3 50
52	Do.	E. Appu and others	do.	0 0 34	3 50
53	Panweladorakada Helum- bagahakumbura	V. Ungappu	do.	0 1 10	3 50
54	Do.	do.	do.	0 3 17	3 50
55	Iriyagahakumbura	A. Konna Veda	do.	0 2 28	3 50
56	Iriyagahakumbura Pan- welakumbura	S. Don Porolis Abeyesekera Dissana- yeka and another	do.	0 2 1	3 50
57	Pinliyadda	Radawana Vihare	do.	0 0 18	3 50
58	Panweladorakada Helum- bagahakumbura	V. Ungappu	do.	1 1 37	6 0
59	Kekimagahakumbura or Marakakumbura	S. Don Porolis Abeyesekera Dissana- yeka and another	do.	1 3 38	6 0
60	Indurukotuwa	W. Daniel Perera and others	Old garden	0 1 24	3 50
62	Millagahakumbura	D. Belindu and others	Field	1 1 23	6 0
63	Do.	do.	do.	1 0 31	6 0
64	Owitagahakumbura	S. Don Porolis and others	do.	1 3 1	6 0
65	Godaporagahakumbura	E. Appu	do.	0 1 2	3 50
66	—	E. Punchappu and others	do.	0 1 9	3 50
68	Wewakumbura <i>alias</i> Weniwelagahakumbura	do.	do.	3 3 10	11 0
69	Weralugahakumbura	do.	do.	0 1 3	3 50
70	Pinkumbura	Maloluwa Vihare	do.	0 0 39	3 50
71	Dawatagahakumbura	A. Ungu Nachire and others	do.	0 3 29	3 50
72	Do.	A. Podi Naide and others	do.	0 1 25	3 50
73	Do.	A. Samel Naide and others	do.	1 1 34	6 0
74	Do.	A. Podi Naide and others	do.	0 2 16	3 50
75	Do.	A. Ungu Nachire and others	do.	1 0 28	6 0
79	Alubogahakumbura	D. Jeronis Appu and another	do.	2 1 2	8 50
80	Do.	D. Allis Appu and others	do.	2 2 36	8 50
81	Pingahakumbura	S. Don Alisandri and others	do.	5 2 37	18 0
82	Do.	do.	do.	9 0 28	30 50
83	Imbulgahawatta	S. Don Carolis Appuhamy	Old garden	6 3 7	21 50
84	Pelengahakumbura	S. Don Cornelis Appuhamy	Field	1 0 18	6 0
85	Iriyagahakumbura	S. Don Yehonis, Registrar, and another	do.	1 1 35	6 0
86	Millagahakumbura	S. Don Alisandri Appuhamy and others	do.	3 3 27	11 0
87	Iriyagahakumbura	A. Bunjappu and others	do.	0 3 20	3 50
88	Do.	S. Don Hendrick and another	do.	5 2 17	18 0
89	Migahakumbura	P. Caronchy Appu and others	do.	0 2 12	3 50
90	Do.	S. Allis	do.	0 3 16	3 50
91	Do.	K. Punchihamy and others	do.	0 3 20	3 50
92	Do.	M. Juwan Appu	do.	1 2 38	6 0
93	Do.	N. Samuel Appu and another	do.	1 3 32	6 0
95	Dehigahakumbura Dalu- gahakumbura	A. Bunjappu and others	do.	2 2 9	8 50
96	Dangahakumbura	N. Baronchy Appu and another	do.	0 3 29	3 50
97	Do.	do.	do.	1 3 37	6 0
98	Delgahakumbura	W. Carmanis Appu and others	do.	2 0 16	8 50
99	Do.	S. Don Yehonis	do.	1 0 4	6 0
100	Do.	S. Don Peter, Police Vidane, and others	do.	2 3 12	8 50
101	Do.	J. Baba Appu and another	do.	1 2 28	6 0
102	Do.	M. Baba Appu and others	do.	0 2 33	3 50
103	Do.	J. Baba Appu	do.	0 3 39	3 50
104	Kelagahakumbura	P. Caronchy Appu and others	do.	2 0 10	8 50
105	Do.	N. Samel Appu and others	do.	1 1 25	6 0
107	Millagahawatta	M. Juan Appu and another	Old garden	4 1 12	13 50
108	Gurugahawatta	S. Don Cornelis Appuhamy and another	do.	1 2 23	6 0
109	Munamalghakumbura	S. Don Cornelis	Field	1 0 35	6 0
110	Munamalghadeniya	W. Caramanis Appu and others	Old garden	0 0 27	3 50
111	Imbulgahawatta	P. Caronchi Appu and others	do.	1 0 10	6 0

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Fees due for Certificate of Quiet Possession	
				A.	R.	P.	Rs.	c.
112	Hikgahawatta	D. Allis Appu and others	Old garden	1	3	37	6	0
113	Dorakadaliyadda	S. Don Davith Aupu	do.	0	1	13	3	50
114	Godaporagahaliyadda	do.	do.	0	2	29	3	50
115	Dorakadakumbura	S. Don Brampy and others	Field	1	1	39	6	0
118	—	Don Johanis, Registrar	Old garden	0	2	20	3	50
119	Alubogahakumbura	S. Don Peter and others	Field	5	2	0	18	0
120	Kosgahalanda	S. Don Abilinu and others	Old garden	5	0	7	18	0
121	Do.	Don Johanis, Registrar	do.	27	1	20	75	30
123	Iriyagahakumbura	S. Don Harmanis	Field	1	3	1	6	0
124	Do.	S. Don Cornelis and others	do.	0	2	18	3	50
127	Kahatagahawatta	S. Don Yohanis, Registrar	Old garden	14	2	8	45	50
128	Do.	do.	do.	17	1	8	51	50
129	—	S. Don Brampy	do.	28	3	5	76	90
130	Kelagahawatta	N. Babahamy	do.	1	0	32	6	0
131	Do.	Radawana Vihare	do.	0	3	22	3	50
132	Do.	N. Helena Pinto and others	do.	0	3	5	3	50
133	Millagahaundakumbura	N. Samel Appu	Field	0	1	13	3	50
134	Do.	K. Cornelis Appu	do.	0	2	20	3	50
135	Do.	A. Samel Appu	do.	0	3	0	3	50
136	Millagahakumbura	W. Mallehamine	do.	0	1	39	3	50
137	Iriyagahakumbura	S. Porolis Appuhamy, Vidane-arachchi	do.	1	0	14	6	0
138	Delgahakumbura	S. Don Harmanis	do.	1	1	11	6	0
139	Millegahawatta	A. Baba Appu and others	Old garden	1	1	37	6	0
140	Delgahaundakumbura	S. Don Yohanis	Field	1	0	7	6	0
141	Gurugahawatta	A. Agidahami and others	Old garden	1	0	0	3	50
143	Do.	A. Samel Appu and others	do.	2	3	36	8	50
144	Munamalgahakumbura	Radawana Vihare and others	Field	0	1	35	3	50
145	Do.	A. Samel Appu and others	do.	1	0	13	6	0
146	Do.	R. Don Harmanis and others	do.	1	1	18	6	0
147	Galahitiyawekumbura	A. Samel Appu and others	do.	1	2	27	6	0
148	Weluwalekumbura	T. Katchi Nona and others	do.	1	0	13	6	0
149	Nindewalekumbura	S. Don Carolis and others	do.	1	0	30	6	0
150	Do.	Radawana Vihare	do.	0	0	28	3	50
150½	Goyiwelgalakumbura	Konna Veda	do.	0	1	13	3	50
151	Do.	do.	do.	2	0	26	8	50
152	Narvathkumbura	S. Don Alisandri and others	do.	1	1	8	6	0
153	Do.	do.	do.	0	1	29	3	50
154	Halgahakumbura	W. Mallehami and others	do.	1	2	36	6	0
155	Do.	K. Cornis Appu and others	do.	0	2	24	3	50
156	Nimehalgahakumbura	J. Juwanis Appu and others	do.	1	3	34	6	0
157	Do.	J. Menikhami	do.	0	1	11	3	50
158	Galahitiyawekumbura	V. Appu	do.	3	1	10	11	0
159	Delgahaundakumbura	S. Lewis Appu and others	do.	0	3	6	3	50
160	Moragahakumbura	M. Helena Pinto and others	do.	1	2	27	6	0
161	Gurugahawatta	do.	Old garden	0	0	35	3	50
162	Moragahakumbura	M. Baba Appu and others	Field	1	3	0	6	0
163	Kebellagahakumbura	Hadji Lebbe Uddi Lebbe	do.	1	3	23	6	0
165	Do.	S. Don Allis	do.	1	1	33	6	0
166	Millagahakumbura	S. Don Allis and others	do.	3	2	17	11	0
167	Diyagahakumbura	K. Punchihamy	do.	1	1	10	6	0
168	Murutugahakumbura	S. Don Lewis Appu and others	do.	1	3	8	6	0
169	Dawatagahakumbura	Dona Leonorahamy and others	do.	1	0	36	6	0
171	Do.	V. Janis Vidane	do.	2	2	11	8	50
172	Watawankumbura	W. Punchimalutugehami	do.	1	3	16	6	0
174	—	S. Don Hendrick Appuhamy	Old garden	19	2	10	55	50
175	Millagahawatta	Dompey Ranhami	do.	1	2	14	6	0
176	Millagahakumbura	Dompey Ranhami and others	Field	6	3	14	21	50
177	Kirienetigodakumbura	S. Don Yohanis	do.	1	1	8	6	0
178	Millagahakumbura	do.	do.	3	3	37	11	0
182	Kahatagahalanda	M. Lenohamy and others	Old garden	6	3	21	21	50
184	Kelagahawatta	M. Yohanis Appu and others	do.	2	3	39	8	50
185	Millagahakumbura	M. Juwan Appu	Field	1	2	7	6	0
186	Do.	M. Yohanis Appu	do.	0	2	10	3	50
187	—	A. Karonchi Appu	Old garden	2	3	2	8	50
188	Kelagahakumbura	P. Marihamy and others	Field	3	2	32	11	0
189	Do.	W. Mohotty	do.	2	2	14	8	50
190	Dangahakumbura	M. Altis Appu	do.	0	3	38	3	50
191	Do.	S. Don Johanis	do.	0	3	8	3	50
192	Millagahaundekumbura	K. Cornis Appu	do.	0	1	29	3	50
193	Delgahakumbura	A. Samel Appu and others	do.	1	1	7	6	0
194	Delgahaundekumbura	A. Baba Appu and others	do.	0	2	17	3	50
195	Delgahakumbura	S. Dona Sarahamy	do.	0	2	24	3	50
195½	Kahatagahawatta	A. Samel Appu	Old garden	1.	3	1	6	0
196	Delgahakumbura	do.	Field	2	1	11	8	50
198	Dangahakumbura	G. Yohanis Appu	do.	0	1	39	3	50
199	Kahatagahakumbura	R. Sanchihamy and others	do.	5	3	22	18	0
201	Etambagahakumbura	S. Don Allis	do.	4	0	34	13	50
202	Do.	S. Don Hendrick	do.	4	0	17	13	50
206	Millagahawatta	D. Geelis and others	Old garden	1	1	36	6	0
207	Do.	A. Sinchihamy	do.	2	1	12	8	50

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Fees due for
					Certificate of Quiet Possession. Rs. c.
208	Millagahawatta	A. Davith Appu	Old garden	3 0 15	11 0
209	Kosgahakumbura	A. Baba Appu	Field	4 1 34	13 50
210	Horagahakumbura	A. Baba Appu and others	do.	1 3 23	6 0
212	Kirimetigodadeniya	E. Gomis Appu and others	Old garden	0 1 33	3 50
213	—	do.	do.	1 0 15	6 0
214	Kabomaledeniya	M. Piloris Appu and others	do.	1 2 32	6 0
215	Karagahakumbura	M. Davith Appu	Field	3 1 22	11 0
216	—	R. Reytan Perera	Old garden	3 1 33	11 0
217	Karagahakumbura	M. Cornis and another	Field	4 1 39	13 50
218	Do.	M. Juwan Appu	do.	2 3 23	8 50
219	—	N. Helena Pinto and others	Old garden	2 1 2	8 50
220	—	do.	do.	18 0 30	53 50
224	—	G. Karonchi	do.	0 1 34	3 50
225	Delgahawatta	G. Baba Appu and others	do.	1 1 14	6 0
227	—	G. Babanis Appu and others	do.	12 2 7	39 50
230	Horagahakumbura	J. Ruwitam Pille	Field	1 0 11	6 0

Certificates of quiet possession will be issued for these lands. The fees due are noted against them. The fees due must be paid on the day of settlement itself. When two or more lots are adjoining each other and are claimed by the same claimant, one certificate will be issued on application.

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent of the Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,848, W. P.

වම් 1900 ක්වු සැප්තැම්බ් මස 12 වෙනි දින කොළඹ  
මහසෙනෙකාරිපුත්තානායකයන්ගේ කන්දෝරුවේදීය.

බද්ධකාරි දිසාවේ වංශාචාර්ය ආණ්ඩුවේ ඒජන්තවරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත් කක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු නොවැම්බ් මස 6 වෙනි දින සහ පසු දිනවල දීන් දවල් 12ට කොළඹ කම්බේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සියලුම 7,483. ගම—රදවාන.

සහතිකපත්‍රය  
කට ගෙවිය

නො.	ඉඩමේ නම.	අයිතිකරු කිසිවයා.	අන්දම.	මහස.	
				අ. රු. ප.	රු. ශ.
3	අළුබෝගහකුඹුර	උ. ප්‍රවානිස්අප්පු සහ තවත්	පරත වගාව	9 1 33	30 50
5	එම	ඇස්. අලියන්දිරි අප්පුහාමි සහ තවත්	එම	37 2 10	91 30
6	ඉරිසහකකුඹුර	එම	කුඹුර	4 1 13	13 50
9	රිච්චකවත්ත	පී. බොන් කොර්නේලියස් අප්පුහාමි	පරණ වගාව	2 3 15	8 50
10	එම	ඩී. තේරනිස්අප්පු සහ තවත්	එම	2 2 28	8 50
11	එම	එම	එම	2 0 10	8 50
12	එම	ඒ. බේන්ද්ප්පු සහ තවත්	එම	2 1 4	8 50
13	කහාවගහවත්ත	පී. බොන් ලුච්ස් අප්පුහාමි සහ තවත්	එම	3 0 0	8 50
14	—	ඇස්. අල්ලියස්, පිස්කල් ඔපිසර	එම	1 0 21	6 0
15	කහාවගහවත්ත	ඇස්. අලියන්දිරි අප්පුහාමි සහ තවත්	එම	1 2 10	6 0
16	එම	පී. බොන් එච්ස් අප්පුහාමි සහ තවත්	එම	0 1 19	3 50
17	එම	එම	එම	1 3 36	6 0
18	එම	එම	එම	1 1 4	6 0
18½	බොම්ඵවත්ත	ඇස්. බොන් දුවන් අප්පුහාමි සහ තවත්	එම	0 3 22	3 50
19	එම	ඇස්. බොන් අල්ලියස්, පිස්කල් ඔපිසර සහ තව කෙනෙක්	එම	2 3 0	8 50
20	තල්ගහවත්ත	සී. අමාරිස්අප්පු සහ තවත්	එම	2 3 8	8 50
21	—	සී. ප්‍රවානිස්අප්පු සහ තවත්	එම	4 0 33	13 50
22	—	ජේ. බිබාප්පු සහ කෙනෙක්	එම	1 1 2	6 0
24	—	පී. සිත්ච්චි සහ තවත්	එම	2 3 9	8 50
26	මිගහවත්ත	ඒ. ඔබන්චියා සහ තවත්	වගාව	0 1 28	3 50
27	කෝන්ගහවත්ත	ර. බොනිස් සහ තවත්	එම	3 1 13	11 0
28	එම	ව. කරමානිස් සහ තවත්	එම	1 0 37	6 0
29	මිගහවත්ත	ඒ. සීමා සහ තවත්	එම	0 1 13	3 50
30	කෝන්ගහවත්ත	ජේ. ප්‍රවානිස් සහ තවත්	එම	0 1 30	3 50
31	එම	එම	එම	1 2 10	6 0
32	එම	ව. කර්නේලියස්අප්පු සහ තවත්	එම	1 2 4	6 0
33	ඉඹුල්ගහවත්ත	ස. බ්‍රිමිපි අප්පුහාමි සහ තවත්	එම	0 3 8	3 50
34	එම	ස. දෙයින් දනියෙල් අප්පුහාමි සහ කෙනෙක්	එම	1 3 16	6 0
35	එම	ස. බ්‍රිමිපි අප්පුහාමි සහ තවත්	එම	1 2 32	6 0



නො.	ඉඩමේ නම.	අයිතිකම් නියෝජන.	අන්දම.	සහතිකපත්‍රය කට ගෙවිය යුතු මුදල.	
				මහන. අ. රු. ප.	රු. ප.
36	දොරකඩකුඹුර	ස. දොන් අල්ලීස්, පීස්කල් මපිසර සහ තවත්	කුඹුර	0 3 0	3 50
37	වෙලබොඩවත්ත	ස. දොන් දනියෙල් අප්පුහාමි සහ කෙනෙක්	පරණ වගාව	1 0 38	6 0
39	දොරකඩකුඹුර	ස. දොන් අල්ලීස්	කුඹුර	1 0 19	6 0
40	ඉඹුල්බිට	ම. මක්කාහාමිගේ සහ තවත්	බිඹට	0 2 24	3 50
41	නින්දවලකුඹුර	එම	කුඹුර	4 1 0	11 0
41½	එම	එම	එම	0 0 27	3 50
42	දන්ගහකුඹුර	වී. උන්ගප්පු	එම	2 0 20	8 50
43	එම	එම	එම	0 3 35	3 50
44	එම	එම	එම	1 0 13	6 0
45	ඊරියගහකුඹුර	ඒ. ගුනි සහ තවත්	එම	0 1 11	3 50
46	දොරකඩකුඹුර	එ. කොන්තා වෙද	එම	2 1 36	8 50
46½	දන්ගහකුඹුර	වී. උන්ගප්පු	එම	0 2 27	3 50
47	දිගමකුඹුර	එම	එම	1 0 21	6 0
48	ඊරියගහකුඹුර	ඊ. සෙලෙන්නිඅප්පු සහ තවත්	එම	0 3 22	3 50
49	ගල්ගහකුඹුර	ට. මරිහාමි සහ තවත්	එම	1 2 1	6 0
50	එම	ස. දොන් ප්‍රෝලීස් අබයසේකර දිසා නායක සහ කෙනෙක්	එම	0 1 28	3 50
51	පුවක්ගහලියද්ද	ඊ. බාරෙන්නිඅප්පු සහ තවත්	එම	0 1 4	3 50
52	එම	ඊ. අප්පු සහ තවත්	එම	0 0 34	3 50
53	පත්වෙලදොරකඩහැළුම ගහකුඹුර	ම. උන්ගප්පු	එම	0 1 10	3 50
54	එම	එම	එම	0 3 17	3 50
55	ඊරියගහකුඹුර	ඒ. කොන්තාවෙද	එම	0 2 28	3 50
56	ඊරියගහකුඹුර පත් වෙලකුඹුර	ස. දොන් ප්‍රෝලීස් අබයසේකර දිසා නායක සහ කෙනෙක්	එම	0 2 1	3 50
57	පින්ලියද්ද	රදුවාන විහාරේ	එම	0 0 18	3 50
58	පත්වෙලදොරකඩ හැළුමගහකුඹුර	වී. උන්ගප්පු	කුඹුර	1 1 37	6 0
59	කැනිමගහකුඹුර නොගොන් මාරක කුඹුර	ස. දොන් ප්‍රෝලීස් අබයසේකර දිසා නායක සහ කෙනෙක්	එම	1 3 38	6 0
60	ඉදුරුකොටුව	ම. මැනියෙල් ප්‍රෙරු සහ තවත්	පරණ වගාව	0 1 24	3 50
62	මිල්ලගහකුඹුර	ඩ. බිලීදු සහ තවත්	කුඹුර	1 1 23	6 0
63	එම	එම	එම	1 0 31	6 0
64	බිට්ටගහකුඹුර	ස. දොන් ප්‍රෝලීස් සහ තවත්	එම	1 3 1	6 0
65	ගොඩපොරගහකුඹුර	ඊ. අප්පු	එම	0 1 2	3 50
66	—	ඊ. පුත්වප්පු සහ තවත්	එම	0 1 9	3 50
68	වෑවකුඹුර නොගොන් වෙනිවැලගහකුඹුර	එම	එම	3 3 10	11 0
69	වෙරළගහකුඹුර	එම	එම	0 1 3	3 50
70	පිත්කුඹුර	මල්මළුව විහාරේ	එම	0 0 39	3 50
71	දවටගහකුඹුර	ඒ. උන්ගුහාමිමිලේ සහ තවත්	එම	0 3 29	3 50
72	එම	ඒ. පොඩිතයිදේ සහ තවත්	එම	0 1 25	3 50
73	එම	ඒ. සමෙල්තයිදේ සහ තවත්	එම	1 1 34	6 0
74	එම	ඒ. පොඩිතයිදේ සහ තවත්	එම	0 2 16	3 50
75	එම	ඒ. උන්ගුහාමිමිලේ සහ තවත්	එම	1 0 28	6 0
79	අළුවොගහකුඹුර	ඩී. පෙරේරානිස්අප්පු සහ කෙනෙක්	එම	2 1 2	8 50
80	එම	ඩී. අල්ලීස්අප්පු සහ තවත්	එම	2 2 36	8 50
81	පිත්ගහකුඹුර	ස. දොන් අලීසන්ද්‍රි සහ තවත්	එම	5 2 37	18 0
82	එම	එම	එම	9 0 28	30 50
83	ඉඹුල්ගහවත්ත	ස. දොන් කරෝලීස් අප්පුහාමි	පරණ වගාව	6 3 7	21 50
84	පැලව්ගහකුඹුර	ස. දොන් කොර්නෙලීස් අප්පුහාමි	කුඹුර	1 0 18	6 0
85	ඊරියගහකුඹුර	ස. දොන් යගෝනිස් රෙජිස්ත්‍රාර් සහ කෙනෙක්	එම	1 1 35	6 0
86	මිල්ලගහකුඹුර	ස. දොන් අලීසන්ද්‍රි අප්පුහාමි සහ තවත්	එම	3 3 27	11 0
87	ඊරියගහකුඹුර	ඒ. බුන්ප්පු සහ තවත්	එම	0 3 20	3 50
88	එම	ස. දොන් ගෙත්තියික් සහ කෙනෙක්	එම	5 2 17	18 0
89	මීගහකුඹුර	පී. කාරෙන්නිඅප්පු සහ තවත්	එම	0 2 12	3 50
90	එම	ස. අල්ලීස්	එම	0 3 16	3 50
91	එම	ක. පුත්විහාමි සහ තවත්	එම	0 3 20	3 50
92	එම	ම. පුත්විඅප්පු	එම	1 2 38	6 0
93	එම	හ. සමුවෙල්අප්පු සහ කෙනෙක්	එම	1 3 32	6 0
95	දෙහිගහකුඹුර, දළ ගහ කුඹුර	ඒ. බුන්ප්පු සහ තවත්	එම	2 2 9	8 50
96	දන්ගහකුඹුර	හ. බාරෙන්නිඅප්පු සහ කෙනෙක්	එම	0 3 29	3 50
97	දන්ගහකුඹුර	හ. බාරෙන්නි අප්පු සහ කෙනෙක් කුඹුර	කුඹුර	1 3 37	6 0

කො.	ඉඩම් නම.	අයිතියක් කියන්නා.	අත්දම.	සහතිකපත්‍රය කට ගෙවීම	
				මහත. අ. රු. ප.	පුතු මුදල. රු. ශ.
98	දෙල්ගහකුඹුර	ව. කරමානිස්අප්පු සහ තවත්	කුඹුර	2 0 16	8 50
99	එම	ස. දෙත් සහොනිස්	එම	1 0 4	6 0
100	එම	ස. දෙත් පිටර්, පො. වි. සහ තවත්	එම	2 3 12	8 50
101	එම	ජ. බඩාප්පු සහ කෙනෙක්	එම	1 2 28	6 0
102	එම	ම. බඩාප්පු සහ තවත්	එම	0 2 33	3 50
103	එම	ජේ. බඩාප්පු	එම	0 3 39	3 50
104	කැලගහකුඹුර	පී. කණන්විඳප්පු සහ තවත්	එම	2 0 10	8 50
105	එම	න. සාමෙල්අප්පු සහ තවත්	එම	1 1 25	6 0
107	මිල්ලගහවත්ත	ම. ජුවන්අප්පු සහ කෙනෙක්	පරණ වගාව	4 1 12	13 50
108	ගුරුගහවත්ත	ස. දෙත් කොරනේලීස්අප්පුහාමි සහ කෙනෙක්	එම	1 2 23	6 0
109	මුනමල්ගහ කුඹුර	ස. දෙත් කොරනේලීස්	කුඹුර	1 0 35	6 0
110	මුනමල්ගහදෙතිස	ව. කරමානිස්අප්පු සහ තවත්	පරණ වගාව	0 0 27	3 50
111	ඉඹුල්ගහවත්ත	පී. කණන්විඳප්පු සහ තවත්	එම	1 0 10	6 0
112	හික්ගහවත්ත	ඕ. අල්ලීස්අප්පු සහ තවත්	එම	1 3 37	6 0
113	දෙරකඩ ලියද්ද	ස. දෙත් දුවන්අප්පු	එම	0 1 18	3 50
114	ගොඩපොරගහලියද්ද	එම	එම	0 2 29	3 50
115	දෙරකඩ කුඹුර	ස. දෙත් බ්‍රමපි සහ තවත්	කුඹුර	1 1 39	6 0
118	—	දෙත් ගොහානිස් රෙජිස්ත්‍රාර්	පරණ වගාව	0 2 20	3 50
119	අළුවෝගහකුඹුර	ස. දෙත් පිටර් සහ තවත්	කුඹුර	5 2 0	18 0
120	කොස්ගහලන්ද	ස. දෙත් අබ්ලීපු සහ තවත්	පරණ වගාව	5 0 7	18 0
121	එම	දෙත් ජෙහානිස් රෙජිස්ත්‍රාර්	එම	27 1 20	75 30
123	ඊර්ගහහ කුඹුර	ස. දෙත් හර්මානිස්	කුඹුර	1 3 1	6 0
124	එම	ස. දෙත් කොරනේලීස් සහ තවත්	එම	0 2 18	3 50
127	කහවගහවත්ත	ස. දෙත් ගොහානිස් රෙජිස්ත්‍රාර්	පරණ වගාව	14 2 8	45 50
128	එම	එම	එම	17 1 8	51 50
129	—	ස. දෙත් බ්‍රමපි	එම	28 3 5	76 90
130	කැලගහවත්ත	න. බඩාහාමි	එම	1 0 32	6 0
131	එම	රදුවාන විහාරේ	එම	0 3 22	3 50
132	එම	න. කෙලෙහා පිත්තු සහ තවත්	එම	0 3 5	3 50
133	මිල්ලගහලන්දකුඹුර	න. සමෙල්අප්පු	කුඹුර	0 1 13	3 50
134	එම	ක. කොරනේලීස්අප්පු	එම	0 2 20	3 50
135	එම	එ. සමෙල්අප්පු	එම	0 3 0	3 50
136	මිල්ලගහකුඹුර	ව. මල්ලෝහාමිගේ	එම	0 1 39	3 50
137	ඊර්ගහහකුඹුර	ස. ප්‍රොලීස්අප්පුහාමි, වි. ආ.	එම	1 0 14	6 0
138	දෙල්ගහකුඹුර	ස. දෙත් හර්මානිස්	එම	1 1 11	6 0
139	මිල්ලගහවත්ත	ඒ. බඩාප්පු සහ තවත්	පරණ වගාව	1 1 37	6 0
140	දෙල්ගහලන්දකුඹුර	ස. දෙත් ජෙහානිස්	කුඹුර	1 0 7	6 0
141	ගුරුගහ වත්ත	ඒ. අභිදහාමි සහ තවත්	පරණ වගාව	1 0 0	3 50
143	එම	ඒ. සාමෙල්අප්පු සහ තවත්	එම	2 3 36	8 50
144	මුනමල්ගහ කුඹුර	රදුවාන විහාරේ සහ තවත්	කුඹුර	0 1 35	3 50
145	එම	ඒ. සාමෙල්අප්පු සහ තවත්	එම	1 0 13	6 0
146	එම	ඒ. දෙත් හර්මානිස් සහ තවත්	එම	1 1 18	6 0
147	ගලහිටිහාවේ කුඹුර	ඒ. සමෙල්අප්පු සහ තවත්	එම	1 2 27	6 0
148	වෙළුච්චු කුඹුර	වී. කවිච්චෝනා සහ තවත්	එම	1 0 13	6 0
149	නින්දේචුල කුඹුර	ස. දෙත් කරෝලීස් සහ තවත්	එම	1 0 30	6 0
150	එම	රදුවාන විහාරේ	එම	0 0 28	3 50
150½	ගොසිවෙල්ල කුඹුර	කොන්නාවෙදු	එම	0 1 13	3 50
151	එම	එම	එම	2 0 26	8 50
152	නර්වන් කුඹුර	ස. දෙත් අලීසන්ද්‍රී සහ තවත්	එම	1 1 8	6 0
153	එම	එම	එම	0 1 29	3 50
154	හල්ගහ කුඹුර	ව. මල්ලෝහාමි සහ තවත්	එම	1 2 36	6 0
155	එම	ක. කොරනේලීස්අප්පු සහ තවත්	එම	0 2 24	3 50
156	නිමගල්ගහ කුඹුර	ජ. ජුවානිස්අප්පු සහ තවත්	එම	1 3 34	6 0
157	එම	ජ. මැනික්හාමි	එම	0 1 11	3 50
158	ගලහිටිහාවේ කුඹුර	වී. අප්පු	එම	3 1 10	11 0
159	දෙල්ගහලන්දේ කුඹුර	ස. එවිස්අප්පු සහ තවත්	එම	0 3 6	3 50
160	මාරගහ කුඹුර	ම. කෙලෙහා පිත්තු සහ තවත්	එම	1 2 27	6 0
161	ගුරුගහවත්ත	එම	පරණ වගාව	0 0 35	3 50
162	මාරගහකුඹුර	ම. බඩාප්පු සහ තවත්	කුඹුර	1 3 0	6 0
163	කැබැල්ලාගහ කුඹුර	සජ්ජිලාභිච්චේලාභිච්චේ	එම	1 3 23	6 0
165	එම	ස. දෙත් අල්ලීස්	එම	1 1 33	6 0
166	මිල්ලගහ කුඹුර	ස. දෙත් අල්ලීස් සහ තවත්	එම	3 2 17	11 0
167	දිගගහකුඹුර	ක. පුත්තිහාමි	එම	1 1 10	6 0
168	මුරුකගහකුඹුර	ස. දෙත් එවිස්අප්පු සහ තවත්	එම	1 3 8	6 0
169	දවටගහකුඹුර	දේන ලියගෝරුහාමි සහ තවත්	එම	1 0 36	6 0
171	එම	ව. ජනිස්විදුගේ	එම	2 2 11	8 50
172	වකවන්කුඹුර	ව. පුත්තිලෙඳුගේහාමි	එම	1 3 16	6 0
174	එම	ස. දෙත් කෙත්දිස්අප්පුහාමි	පරණ වගාව	19 2 10	55 50

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීසත්තා.	අන්දම.	සහතිකපත්‍රය කට ගෙවිය	
				මහක.	පුතු මුදල.
				අ. රු. ප.	දූ. ශ.
175	මිල්ලගහවත්ත	දෙමිජේ රත්නාමි	පරණ වගාව	1 2 14	6 0
176	මිල්ලගහකුඹුර	එම සහ වත්ත	කුඹුර	6 3 14	21 50
177	කිරිඑතැව්ගොඩකුඹුර	ස. දෙව් ගොතානිස්	එම	1 1 8	6 0
178	මිල්ලගහ කුඹුර	එම	එම	3 3 37	11 0
182	කහටගහලන්ද	ම. ලොකෝගාමි සහ තවත්	පරනවගාව	6 3 21	21 50
184	කැලගහවත්ත	ම. ගොතානිස්අප්පු සහ තවත්	එම	2 3 39	8 50
185	මිල්ලගහකුඹුර	ම. ජුවන්අප්පු	කුඹුර	1 2 7	6 0
186	එම	ම. ගතොනිස්අප්පු	එම	0 2 10	3 50
187	—	ඒ. කරුණේඅප්පු	පරණ වගාව	2 3 2	8 50
188	කැලගහකුඹුර	ප. මරිකාමි සහ තවත්	කුඹුර	3 2 32	11 0
189	එම	ම. මොකොවිච්චි	එම	2 2 14	8 50
190	දත්තකකුඹුර	ම. අල්ලියඅප්පු	එම	0 3 38	3 50
191	එම	ස. දෙව් තේතානිස්	එම	0 3 8	3 50
192	මිල්ලගහලන්දේ කුඹුර	ක. කොර්නිස්අප්පු	එම	0 1 29	3 50
193	දෙල්ගහකුඹුර	ඒ. සාමෙල්අප්පු සහ තවත්	එම	1 1 7	6 0
194	දෙල්ගහලන්දේකුඹුර	ඒ. බබාඅප්පු සහ තවත්	එම	0 2 17	3 50
195	දෙල්ගහකුඹුර	ස. දොන සාරගාමි	එම	0 2 24	3 50
195½	කහටගහවත්ත	ඒ. සාමෙල්අප්පු	පරණ වගාව	1 3 1	6 0
196	දෙල්ගහකුඹුර	එම	කුඹුර	2 1 11	8 50
198	දත්තකකුඹුර	ග. සහෝනිස්අප්පු	එම	0 1 39	3 50
199	කහටගහකුඹුර	ර. සාන්තිකාමි සහ තවත්	එම	5 3 22	18 0
201	ඇට්ඹිගහකුඹුර	ස. දෙව් අල්ලිය	එම	4 0 34	13 50
202	එම	ස. දෙව් ගෙත්පික්	එම	4 0 17	13 50
206	මිල්ලගහවත්ත	ම. ජීලිය සහ තවත්	පරණ වගාව	1 1 36	6 0
207	එම	ඒ. සිත්තිකාමි	එම	2 1 12	8 50
208	එම	ඒ. දුම්බන්අප්පු	එම	3 0 15	11 0
209	කොස්ගහකුඹුර	ඒ. බබාඅප්පු	කුඹුර	4 1 34	13 50
210	ගොරගහකුඹුර	එම තවත්	එම	1 3 23	6 0
212	කිරිමැව්ගොඩදෙනිය	ඉ. ගෝමිස්අප්පු සහ තවත්	පරන වගාව	0 1 33	3 50
213	—	එම	එම	1 0 15	6 0
214	කොබෝමලේ දෙනිය	ම. පිලෝරිස්අප්පු සහ තවත්	පරන වගාව	1 2 32	6 0
215	කරගහකුඹුර	ම. දුම්බන්අප්පු	කුඹුර	3 1 22	11 0
216	—	ර. රේනන් ප්‍රෙරා	පරන වගාව	3 1 33	11 0
217	කරගහකුඹුර	ම. කොර්නිස් සහ කෙනෙක්	කුඹුර	4 1 39	13 50
218	එම	ම. ජුවන්අප්පු	එම	2 3 23	8 50
219	—	ක. ගෙලෙකා පිත්තු සහ තවත්	පරන වගාව	2 1 2	8 50
220	—	එම	එම	18 0 30	53 50
224	—	ජ. කරුණේ	එම	0 1 34	3 50
225	දෙල්ගහවත්ත	ග. බබාඅප්පු සහ තවත්	එම	1 1 14	6 0
227	—	ග. බබානිස්අප්පු සහ තවත්	එම	12 2 7	39 50
230	ගොරගහකුඹුර	ජ. රුපිකන්පිල්ලේ	කුඹුර	1 0 11	6 0

මේ ඉඩම්වලට ඊට පෙරවුව සඳහන් කර තිබෙන ගාස්තුව ගෙවීමට, ඒවා ආණ්ඩුවට අයිති තැනි ගැටියට සහතිකපත්‍ර දෙනු ලැබේ. ගාස්තු වෙන්දේසි දවසේදීම ගෙවිය යුතුය. ඉඩම්කම්වි දෙකක් නොහොත් ඊට වැඩි ගනනක් එකට සාමු වීම, එක සහතිකපත්‍රයක් ඉල්ලුම්කල වීම දෙනු ලැබේ.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජන්යාලයකින් සොයාගැනීමට, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිරපලායේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තලන්තානේදී දැනගතව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාව ලෙස,  
 ඩබ්ලිව්. ඩී. චෙලර්,  
 වැඩබලන මහසෙනෙකාරිස් මමිහ.

Plumbago Lands.

NOTICE is hereby given that on Wednesday, October 17, 1900, at 12 noon, the Assistant Government Agent, Kalutara, will put up to public auction, at the Kalutara Kachcheri, the lease of the under-mentioned allotments of land, situated in the Kalutara District, for ten years, on conditions which can be ascertained at the Kalutara Kachcheri.

All bids will be subject to approval and confirmation by Government.  
 Kalutara Kachcheri,  
 September 1, 1900.

H. O. Fox,  
 Assistant Government Agent.

List of Lands.

Preliminary plan 10,852. Village—Magura.

Lot.	Name of Land.	Extent.			Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.			A.	R.	P.
9674	Polgaha-aswedduma	0	1	0	9681	Pashaulhena	0	0	6
9675	Do.	0	0	35	9686	Do.	4	1	7
9676	Do.	0	0	26	9687	Do.	0	2	11
9677	Polgaha-asweddumekamata alias Pashaulhena	0	1	28	9688	Do.	0	2	37
9678	Pashaulhadeniya	0	0	16	9689	Do.	1	0	0
9680	Do.	0	0	33	Situated in the Maha pattu south of Pasdun korale east.				

**මිනිරන් ඉඩම්.**

කළුතර දිස්ත්‍රික්කේ පිහිටි මෙහි පහත සඳහන් කරන බිම්කම්වල මිනිරන් ගැරිම පිහිස දහ අවුරුද්දක බිඳද කළුතර උපජීවත්තඋත්තාන්තේ විසින් වර්ෂ 1900 ක්වූ ඔක්තෝබ්‍ර මස 17 වෙනි බිඳද දවල් 12ට කළුතර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

එකිනිමේ කොන්දේසිගැණ කළුතර කවිවෙරියේදී ඉල්ලුම්කර දැනගන්ව පුළුවන. ඉල්ලුම් තාරගැණීම හෝ නොගැණීම ආණ්ඩුවේ කැමැත්ත ප්‍රකාර වේ.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බ්‍ර මස 1 වෙනි දින කළුතර කවිවෙරියේදී.

එම්. ඔ. පොක්ස්,  
උපජීවත්ත මමක.

ඉඩම් නාමලේඛන අ. පැලෑට 10,852.

මහත.				මහත.			
කො.	ගම.	ඉඩමේ නම.	අ. රු. ප.	කො.	ගම.	ඉඩමේ නම.	අ. රු. ප.
9674	මඟුර	පොල්ගහඅස්වැද්දුම	0 1 0	9680	මඟුර	පස්ගවුල් හේන දෙහිය	0 0 33
9675	එම	එම	0 0 35	9681	එම	පස්ගවුල් හේන	0 0 6
9676	එම	එම	0 0 26	9686	එම	එම	4 1 7
9677	එම	පොල්ගහ අස්වැද්දුම		9687	එම	එම	0 2 11
		(කමත) නොහොත්		9688	එම	එම	0 2 37
		පස්ගවුල් හේන	0 1 28	9689	එම	එම	1 0 0
9678	එම	පස්ගවුල් හේනදෙහිය	0 0 16				

පිහිටා තිබෙන්නේ නැගෙනහිර පස්දුන්කෝරලේ දකුණු මහපත්තුවේය.

**LAND SALES IN THE CENTRAL PROVINCE.**

No. 1,745, C. P.

Colonial Secretary's Office,  
Colombo, August 30, 1900.

ON Wednesday, October 24, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Five allotments of land situated in the Udapalata division of the Kandy District of the Central Province. Preliminary plan 4,874. Village—Mulgama.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
13062	Kahatakosgahamulle patana <i>alias</i> kele	—	Patana and strip of jungle	0	2 16	40
13063	Do.	—	Tea nursery	0	1 8	30
13064	Do.	—	Jungle with milila and kahata	0	3 9	60
13065	Do.	Ambagahawattegedara Pinhami	Patana and jungle with kahata, &c.	4	3 26	60
13066	Do.	—	do.	0	1 12	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,745, C. P.

වර්ෂ 1900 ක්වූ අගෝස්තු මස 30 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාණන්ගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ජීවත්තඋත්තාන්තේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කම ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ ඔක්තෝබ්‍ර මස 24 වෙනි බුද්දින දවල් 12ට මහනුවර කවිවෙරියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන මිම්කැබෙලි පහක්. සිතියම 4,874. අයිතිකම කියන්නා—ආණ්ඩුව.

කො.	ගම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.
13062	බුල්ගම	—	පහත සහ කැලෑගෙදක්	0 2 16
13063	බුල්ගම	—	අක්කරයක් රූපියල් 40හේ හිට පවත්ගැනී විකුණනවයෙදේ. යේපැල තවාන	0 1 8

නො.	ගම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත. අ. රු. ප.
13064	ඉක්කරයක් රුපියල් 30	හිට විකුනවට පවත්වනට යෙදේ.	මිලිල කතටයස් නිවෙහ කැලේ	0 3 9
13065	ඉක්කරයක් රුපියල් 60	හිට විකුනවට පවත්වනට යෙදේ.	අම්බතවත්තේ ගෙදර පිත්තාමි පහත සහ කතට ආදිය ඇති කැලේ	4 3 26
13066	ඉක්කරයක් රුපියල් 30	හිට පවත්ගැනී විකුනවට යෙදේ.	එම	0 1 12

යන මේ ඉඩම් සියල්ලටම කියවනේ කතටකොස්ගහමුල පහත නොහොත් කැලේ.  
මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඥරජකරුලත්නාන්දෙගේ දූතයන්ට ගැනීමට ඇර කොන්දේසි ගැණ වැඩිදුරකාරණා මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තරුන්ගේගෙන්ද අසා දූතයන්ට ගැනීමේ.  
ගරුතර ආණ්ඩුකාර උතුමානත්වයන්ගේගේ ආඥාවලෙස,  
බම්බල්ලු. පී. ටේලර්,  
වැඩබලන මහසෙක්‍රතාරීස් වමක.

No. 1,746, C. P. Colonial Secretary's Office, Colombo, September 1, 1900.

ON Wednesday, October 24, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udapalata division of the Kandy District of the Central Province. Preliminary plan 4,825.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
B 809	Mitalawa	Katakahanambehena	Oheha	1 1 34	25

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,746, C. P. වම් 1900 ක්‍රම සැස්තැම්බු මස 1 වෙනි දින කොළඹ මහසෙක්‍රතාරීස්ලත්නාන්දෙගේ කන්තෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තරුන්ගේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුවසන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්‍රම මක්කෝම්බු මස 24 වෙනි මුද්දින දවල් 12ට මහනුවර කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

මධ්‍යමදිසාවේ මහනුවර පලාතේ උඩපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි එකක්. සිතියම 4,825.

නො.	ගම.	ඉඩමේ නම.	අයිතිකම් කියවනා.	අන්දම.	මහත. අ. රු. ප.
B 809	මිතලවිට	කටකහතමේ හේන	ආණ්ඩුව.	හේන	1 1 34

ඉක්කරයක් රුපියල් 25 හිට පවත්ගැනී විකුනවට යෙදේ.

මෙම ඉඩම ගැණ වැඩිදුර කොරතුරු සර්වේඥරජකරුලත්නාන්දෙගේ දූතයන්ට ගැනීමට ඇර කොන්දේසි ගැණ වැඩිදුර කොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තරුන්ගේගෙන්ද අසා දූතයන්ට ගැනීමේ.

ගරුතර ආණ්ඩුකාර උතුමානත්වයන්ගේගේ ආඥාවලෙස,  
බම්බල්ලු. පී. ටේලර්,  
වැඩබලන මහසෙක්‍රතාරීස් වමක.

LAND SALES IN THE SOUTHERN PROVINCE.

No. 1,084, S. P. Colonial Secretary's Office, Colombo, September 9, 1900.

ON Tuesday, October 30, 1900, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Two allotments of land situated in the Bentota-Walallawiti korale division of the Galle District of the Southern Province. Preliminary plan 1,437.—Bentota-Walallawiti korale.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
12000	Ganegoda	Tanterigewatta	Garden	3 1 30	250
12001	Do.	do.	do.	1 2 23	250

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

NOTE.—Land supposed to contain plumbago.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,084, S. P.

වම් 1900 ක්වු සැප්තැම්බර් මස 9 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමාගේ උත්තරාණයේ කන්තෝරුවෙදින.

දකුණු දිසාවේ ගාල්ලේ ඒජන්ත උත්තරාණයේ විසින් මෙහි සහක සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු මක්තෝරුවර් මස 30 වෙනි දිනවු අගතරුවාදි දවල් දෙලකට ගාල්ලේ කවිවෙරියේදි වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ ගාම පලායේ බෙන්තර වලල්ලාච්චිකෝරලේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම් කැබලි 2ක්.

සිතියම 1,437. බෙන්තර වලල්ලාච්චිකෝරලේ.

නො.	ගම	ඉඩමේ නම.	අන්දම.	අක්කර මහක.	අක්කර සක මිල.
12000	ගනේගොඩ	තන්තිරියෙ වත්ත	වත්ත	3 1 30	250
12001	එම	එම	එම	1 2 23	250

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේඤ්ඤාඋත්තරාණයේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලායේ ඒජන්ත උත්තරාණයේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්. ටී. වෙලර්,  
වැඩබලන මහසෙනෙවිතුමාගේ මමය.

LAND SALES IN THE NORTH-WESTERN PROVINCE.

NOTICE is hereby given that the Land Sale fixed for September 18, 1900, has been postponed to September 25, 1900.

Puttalam Kacheheri,  
September 4, 1900.

H. W. BRODHURST,  
Assistant Government Agent.

No. 1,415, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, September 1, 1900.

ON Tuesday, November 20, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twelve allotments of land situated in the Katugampola hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 2,349. Claimant—Crown.					
10946	Hamangalla	Potuliyaddegodella <i>alias</i> Kekunagahamulagodellamukalana	Forest	16 1 6	30
10947	Dawatawa	do.	do.	8 0 8	30
Preliminary plan 2,328. Claimant—Crown.					
10911	Ihalakotuwella	Kulunnebendikandapaulahena <i>alias</i> kele	Forest	1 2 10	30
10912	Ihalakotuwella and Pahalakotuwella	Kulunnabendigalkanda	Forest, greater part rock	6 1 18	15
10913	Do.	Kulunnabendikandapaulahena <i>alias</i> kele	Forest	28 0 0	40
Preliminary plan 2,330. Claimant—Crown.					
10917	Ketaruppuwa	Horagahamulakele	High jungle	4 3 31	30
Preliminary plan 2,334. Claimant—Crown.					
10924	Uturawala	Kankanigewattakele	Chena	1 2 0	20
10925	Do.	Kankanigepurana	Abandoned paddy field	8 3 15	10
10926	Do.	Dunkanaralagewattakele	Chena	0 3 32	20
10927	Do.	Kaluhamigewattakele	Forest	3 1 5	30
Preliminary plan 2,333. Claimant—Crown.					
10923	Nabirittankadawara	Meriswelwattakele	Jungle suitable for cocoanut	12 3 22	30
Claimant—Wickramasingha Vidane Appu.					
Q 1162	Do.	Metigannakettawatta	Cocoanut 10 years old	0 2 0	200

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,415, N.-W. P.

වස 1900 ක්වූ සැප්තැම්බර් මස 1 වෙනි දින කොළඹ මහසෙනසුනාධිපතිවරයාගේ කන්තෝරුවේදීය.

වසම දිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි තහන සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වස 1900 ක්වූ නොවැම්බර් මස 20 වෙනි දිනවූ අගනරුවාද දවල් 1ට සැරියා ගල කවිවේරියේදී වෙන්දේසිකර විකුණනව බෙදෙනවා ඇත.

වසම දිසාවේ සැරියාගල පලාතේ කටුනම්පොලගත්පත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 12ක්. සිතියම 2,349. අයිතිකම් කියවනා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මසක. අ. රු. ප.
10946	ගමන්ගල	පොතුලියද්දේගොඩැල්ල නොහොත් කැකුනගහමුලුගොඩැල්ලේ මුකලාන මුකලාන	එම	16 1 6
10947	දවවව	එම	එම	8 0 8
10911	ඉහලකොටුවැල්ල	සිතියම 2,328. ආලුත්තමැදිකන්දප.වුල හේන නොහොත් කැලේ	එම	1 2 10
10912	ඉහලකොටුවැල්ල සහ පහල කොටුවැල්ල	ආලුත්තමැදි ගල්කන්ද	මුකලාන, වැඩි කොටස ගල	6 1 18
10913	එම	ආලුත්තමැදිකන්දප.වුල හේන නොහොත් කැලේ	මුකලාන	28 0 0
10917	කැවරුල්ල	සිතියම 2,330. ගොරගහමුලුකැලේ	කැලේ	4 3 31
10924	ලතුරුවල	සිතියම 2,834. කන්කානියේවත්තේකැලේ	හේන	1 2 0
10925	එම	කන්කානියේපුරක	එවි නොකරන ආමුර	8 3 15
10926	එම	දුක්කනරුලේවත්තේකැලේ	හේන	0 3 32
10927	එම	කපුතාමියේවත්තේකැලේ	මුකලාන	3 1 5
10923	තාබිරිත්තත්තමවර	සිතියම 2,333. මිරිස්වැල්වත්තේකැලේ	පොල්වලට සැහෙන කැලේ	12 3 22
Q 1162	එම	අයිතිකම් කියවනා—වික්‍රමසිංහ විදානපති. මැවිගත්තාකැත්තේවත්ත	අවුරුදු දහයක් පමණ කල්හි පොල් ඉඩම	0 2 0

නියමකරණලද මුදල—	නොමමර	අක්කරයක්	රු.
"	10946, 10947, 10911, 10917, 10927, 10923		303.
"	10912		153.
"	10913		403.
"	10924 සහ 10926		203.
"	10925		103.
"	Q 1162		2003.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ස්පනරුල්ලත්තාගේද, විකිනිමේ කොන්දේසි ගැණ කාරණ වසමදිසාවේ ආණ්ඩුවේ ඒජන්තවරයාගේ කන්තෝරුවේදී දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්තවත්තේ ආඥාවලස,  
බිබිල්ලු. පී. චේලර්,  
මැඩබලන මහසෙනසුනාධිපතිවරයා.

No. 1,416, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, September 11, 1900.

ON Monday, November 5, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Chilaw District will put up for sale or settlement, at his office in Marawila Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-two allotments of land situated in the Pitigal korale south division of the Chilaw District of the North-Western Province.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre.
				A.	R. P.	
J 64	Madampe	Migel Silva Gamarala	Field	3	3 2	15
Preliminary plan 210.						
5913	Yakdessawa	H. M. Appuhamy	Jungle	1	3 5	25
5914	Do.	do.	Chena	1	0 34	20
5915	Do.	M. A. Herathamy	Garden	2	1 24	—°
H 474	Do.	do.	do.	2	3 38	—°
5916	Do.	do.	do.	0	2 7	—°
5926	Tulawala	A. M. Babahamy	do.	2	1 6	—°
Preliminary plan 1,994.						
9967	Koswatta	Crown	Forest	3	2 38	40

° Certificate of quiet possession.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre. Rs.
Preliminary plan 1,193.						
K 615	Paluweigala	Heirs of Telenis Gamarala	Garden	1	3 18	—°
L 615	Do.	do.	do.	1	3 36	30
M 615	Do.	do.	do.	2	2 27	90
N 615	Do.	do.	do.	0	2 32	30
O 615	Do.	do.	do.	0	1 1	100
P 615	Do.	do.	do.	18	0 0	40
Q 615	Do.	do.	do.	0	0 24	—°
Preliminary plan 263.						
J 88	Paluweigala	W. Dominick Tissera	Garden	33	2 18	40
Preliminary plan 2,135.						
Q 1080	Udalawela	Udalawela Pansala	Field	0	1 11	15
10419	Do.	Crown	Jungle	7	0 23	15
10420	Do.	do.	do.	0	1 34	15
Preliminary plan 2,083.						
M 1073	Hundirapola	R. M. Baronchi Appnhamy	Deniya land	4	0 30	25
N 1073	Do.	R. M. Badda Naide	do.	1	2 24	25
V 1073	Do.	R. M. Arachchi Kiri Naide	do.	2	2 36	25

\* Certificate of quiet possession.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Chilaw.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,416, N.-W. P.

වම් 1900 ක්වු සැප්තැම්බර් මස 11 වෙනි දින කොළඹ මහසෙනෙහිසරියේ කන්තෝරුවේදී.

මෙහි දිසාවේ හලාවත දිස්ත්‍රික්කයේ උපළුපත්කරන්නාන්සේ මිසිස් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු නොවැම්බු මස 5 වෙනි දින වු සඳුදා දවල් 1 වැනි ධරණයට නොගනු ලැබූ චෝර්ණිකර විකුණුවට නොගොස් නිවැසිකරදෙන්නට යෙදෙනවා ඇත.

වසම් දිසාවේ හලාවත පලායේ දකුණු පිටිගල්කෝරලේ කොමසාරිස් පිහිටාතිබෙන බිම්කැබලි 22ක්. සිතියම 210.

නො.	ගම.	අයිතිකම කියන්නා.	අන්දම.	මහත.		අක්කර යක මිල.
				අ. රු. ප.	රු.	
J 64	මාදම්පේ	මිහෙල් සිල්වා ගමරු	කුඹුර	3	3 2	15
සිතියම 1,132.						
5913	ගස්දෙස්සාව	එම්. ඇම්. අප්පහාමි	කැලෑව	1	3 5	25
5914	එම	එම	සේන	1	0 34	20
5915	එම	ඇම්. ඒ. සේරත්නාමි	වත්ත	2	1 24	ඔප්පුව
H 474	එම	එම	එම	2	3 38	ඔප්පුව
5916	එම	එම	එම	0	2 7	ඔප්පුව
5926	තුලාවල	ඒ. ඇම්. බඩාහාමි	එම	2	1 6	ඔප්පුව
සිතියම 1,994.						
9967	කොස්වත්ත	ආණ්ඩුව	මුකලාත	3	2 38	40
සිතියම 1,193.						
K 615	පලුවෙල්කාල	තෙලේනිස්ගමරුගේ උරුවක්කාරයෝ	වත්ත	1	3 18	ඔප්පුව
L 615	එම	එම	එම	1	3 36	30
M 615	එම	එම	එම	2	2 27	90
N 615	එම	එම	එම	0	2 32	30
O 615	එම	එම	එම	0	1 1	100
P 615	එම	එම	එම	18	0 0	40
Q 615	එම	එම	එම	0	0 24	ඔප්පුව
සිතියම 263.						
J 88	පලුවෙල්කාල	ඩබ්ලිව්. දෙමිනිස් නියේරු	වත්ත	33	2 18	40
සිතියම 2,135.						
Q 1080	උඩලවෙල	උඩලවෙල පාසල	කුඹුර	0	1 11	15
10419	එම	ආණ්ඩුව	කැලෑව	7	0 23	15
10420	එම	එම	එම	0	1 34	15
සිතියම 2,083.						
M 1073	හුන්දිරපොල	ආර්. ඇම්. බාණේවි අප්පහාමි	දෙහිය	4	0 30	25
N 1073	එම	ආර්. ඇම්. බද්දනසිද්දේ	එම	1	2 24	25
V 1073	එම	ආර්. ඇම්. ආරච්චි කිරිනසිද්දේ	එම	2	2 36	25

මෙම ඉඩම් ගැණ වැසිදුර කාරණා සර්වේසර්පනරාලයේ නොවැඩිවී නොගනු ලැබූ ගැණ වසම් දිසාවේ හලාවත උපළුපත්කරන්නාන්සේගෙන්ද දුහගන්නට පුවහන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වකන්සේගේ ආඥාවලය,  
ඩබ්ලිව්. ඩී. චේලර්,  
වැඩබලන මහසෙනෙහිසරිය වම්ක.



## LAND SALES IN THE EASTERN PROVINCE.

No. 801, E. P.

Colonial Secretary's Office,  
Colombo, September 4, 1900.

ON Thursday, October 25, 1900, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,677.—Bintenna pattu.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs.
77340	Pulaveli	Utcha	House and cattle shed	0	1 34	10
77341	Do.	Vairamuttu	Abandoned garden	0	0 35	10
77342	Do.	Katiravelu	House and cattle shed	0	0 17	10
77343	Do.	Javara	Hut and garden	0	0 7	10
77344	Do.	Bora	Cattle shed and creepers	0	0 24	10
77345	Do.	Rengan	House and garden	0	0 33	10
77347	Do.	Vaitilinkam and Muttu	Two huts and cattle shed	1	0 26	10
77348	Do.	Vaitilinkan	Paddy field	6	2 13	10
Preliminary plan 2,678.						
77350	Do.	A. Meyativava	Hut and garden, now abandoned	2	0 0	10
77351	Do.	Pokker Meyatinvava	Hut and garden	0	3 10	10
77353	Do.	Timma	House and garden	0	2 3	10
77355	Do.	Sikka	Hut and garden	0	1 24	10
77356	Do.	Vellaiyan	Hut and compound	0	0 28	10
77357	Do.	Kumarasami	Garden, huts, &c.	0	0 32	10
77358	Do.	Messrs. Pate & Co.	Cattle shed and compound	0	0 8	10

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 801, E. P.

கொலோனியல் சர்க்கிற்ற்தார் ஆபீசில்,  
கொழும்பு, 1900 ம் ஆண்டு பிரட்டாசிடம் 4 ந் உ.

1900 ம் ஆண்டு ஐப்பசிமாதம் 25 ந் திகதியாகிய வியாழக்கிழமையிலு மதனையடுத்த நாட்களிலும் கிழக குமார்க்கணத்தது கவற்றணமேந்து ஏசன்றவர்கள் தனது ஆபீசில் இதனடியிற் சொல்லப்படடிருககிற முடிசூரிய காணித்தணுகளை, அரசாட்சியாராவ உததரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தபிரகாரம் ஏலத்திற் கூறி வீற்பார்.

படம் 2,677. வீந்தண்ப்பற்று.

ஏககரொன்  
றுககு தரிப

இல.	குறிச்சி.	உரித்தாளியின் பெயர்.	விபரம்.	வீசாலம்.		
				அ. தூ. ப.	பு. லி. லை.	
				அ.	பு.	
77340	பூலாவெளி	உச்சா	வீடும மாட்டுக்காலையும்	0	1 34	10
77341	பெடி	வயிரமுத்து	புரன்போகவிட்ட தோட்டம்	0	0 35	10
77342	பெடி	கதிரவேலு	வீடும மாட்டுக்காலையும்	0	0 17	10
77343	பெடி	ஜவரா	சிறு வீடும தோட்டமும்	0	0 7	10
77344	பெடி	பேர்ரா	மாட்டுக்காலையும் கொடகரும்	0	0 24	10
77345	பெடி	றெங்கன்	வீடும தோட்டமும்	0	0 33	10
77347	பெடி	வயித்திலிங்கமும் முக்துவும	இரண்டு குடிசையும் மாட்டுக்காலையும்	1	0 26	10
77348	பெடி	வயித்திலிங்கம்	வயல	6	2 13	10

படம் 2,678.

77350	பூலாவெளி	அ. மெய்யதீன்வாவா	புரன்போட்ட தோட்டமும் குடிசையும்	2	0 0	10
77351	பெடி	போக்கர்மெய்யதீன்வாவா	குடிசையும் தோட்டமும்	0	3 10	10
77353	பெடி	திமமா	வீடும தோட்டமும்	0	2 3	10
77355	பெடி	சித்தா	குடிசையும் தோட்டமும்	0	1 29	10
77356	பெடி	வெணையன்	குடிசையும் வளவும்	0	0 28	10
77357	பெடி	சுமாரசாமி	தோட்டம், குடிசை முதலியன	0	0 32	10
77358	பெடி	பேற்கொம்பனியார்	மாட்டுக்காலையும் வளவும்	0	0 8	10

இக்காணிகளைப்பற்றிய மேலதிகமான வினம்பரங்களையும் வீற்பணவின் கொந்திகளையும்பற்றி மட்டக்களப்பு அரசாட்சி ஏசன்றுத்தரை யவர்களிடம் வினா வீ யறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது கட்டளையின்படி,

டபிள்யு. ற்றீ. தேயிலர்,  
இராசாங்க விதிதரின் வேலைபார்ப்பவர்.

No. 802, E. P.

Colonial Secretary's Office,  
Colombo, September 9, 1900.

ON Thursday, October 25, 1900, and the following days, at noon, the Government Agent for the Eastern Province will put up to auction, at his office in Batticaloa, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 2,671.—Bintenna.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs. c.
77322	Padiyatalawa	L. Utumalevvai	Mahabedda	1	2 36-50	20 0
77326	Do.	Rev. C. Royer	Site for a school	1	0 34	10 0
Preliminary plan 2,680.—Eraur.						
77361	Karadiyanaru in Pankudaveli	S. Cheilan and S. Kumaravelu	Palaiyadiichenai	0	1 30	10 0
77363	Do.	do.	do.	3	2 28	12 50
Preliminary plan 484.—Porativu.						
4630	Palukamam	S. Tanmer	Kalladikkarachchaimunmari	18	0 20	10 0

Further information regarding these lands and conditions of sale may be obtained from the Government Agent, Eastern Province, Batticaloa.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 802, E. P.

கொலோனியல் சர்க்கித்தார் ஆபிசில்,  
கொழும்பு, 1900 ம் வரு புரட்டாசியர் 9 ன் உ.

1900 ம் ஆண்டு ஐப்பசிமாதம் 25 ன் திகதியாகிய வியாழக்கிழமையிலு மதனையடுத்த நாடகனிலும் கிழக் குமாகாணத்தா கவற்றமேந்த ஏசன்மவர்கள் தனது ஆபிசில் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற் கூறி விற்பார்.

பட்ட 2,671, விற்தனைப்பற்று.

இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விபரம்.	நரிப்புவிசை ஏக்கரொன்		
				அ. தூ. ப.	ரூ. ச.	
77322	பருத்தித் தளவாய்	இ. உதுமாலெவ்வை	மகாபெடை	1	2 36-50	20 0
77326	ஹை	ரோயர் குருவானவர்	பள்ளிக்கூடமும் நிலமும்	1	0 34	10 0

பட்டம் 2,680, ஏறாஜூர்பற்று.

77361	கறடிக்குரு, பங்குடா வெளி	எஸ். செல்லனும் எஸ். குமாரவேலுவும்	பாலையடிச்சேனை	0	1 30	10 0
77363	ஹை	ஹை	ஹை	3	2 28	12 50

பட்டம் 484, போரேரு தீவு.

4630	பளுகாமம்	எஸ். தனமர்	கல்லடிக்கரச்சை முனமாரி	18	0 20	10 0
------	----------	------------	------------------------	----	------	------

இக்காணிகளைப்பற்றிய மேலதிகமான விளம்பரங்களையும் விற்பனவின் கொந்திசுகளையும்பற்றி மட்டக் களப்பு அரசாட்சி ஏசன்முத்துரை அவர்களிடம் வினாவி அறிந்துகொள்ளலாம்.

தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,

டபிள்யூ. றீ. தேயிலர்,  
இராசாங்க லிகிதரின் வேலைப்பவர்.

LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.

Lease of Gem Lands in Kuruwiti Korale, Ratnapura District.

THE Government Agent, Province of Sabaragamuwa, will receive sealed tenders for the purchase of the lease for the right to dig for gems for one year in the following lands.

2. The tenders, which must be in sealed envelopes superscribed "Tenders for Gem Lands in Kuruwiti Korale," will be received at the Ratnapura Kachcheri until 2 P.M. on Wednesday, October 10, 1900, when they will be opened, and all persons making tenders or their accredited agents will be required to be present to satisfy the Government Agent that the tenders are *bonâ fide*.

3. The tenders may be for one or both the lots under-mentioned.

4. The person whose tender is accepted by the Government Agent, subject to the approval of and confirmation by Government, will be required to pay the amount of his tender at once in cash.

5. Within fifteen days after the communication of the approval of Government, the person whose tender is accepted shall enter into a bond for the fulfilment of the conditions on which the tender is accepted.

6. Further information can be obtained from the Government Agent, Ratnapura.

Lands referred to.

Preliminary plan 615. Village—Nakandala.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
1840 ...	Nakandalagoda ...	12	1 25
1841 ...	Minnandeniya ...	17	2 19

E. M. BYRDE,  
Ratnapura Kachcheri,  
September 10, 1900.  
Government Agent.

මෙහි පහත සඳහන්වූ ඉඩම්වල අවුරුද්දක් තුළ වැනික් ගරුකැනීමේ බලය බදුගැනීමට එවක ලද මුද්දර ලත් ඉල්ලුම්පත් සබරගමු පලාතේ ආණ්ඩුවේ ඒජන්තාධිකාරීන්ගේ විසින් බාරගන්ව යෙදෙනවා ඇත.

2. "Tenders for Gem Lands in Kuruwiti Korale" යන වාසයම දරන මුද්දරලත් ඉල්ලුම්පත් වම් 1900 ක්වූ මක්කෝලිවු මස 10 වෙනි බදාදා දෙවන තුරු රත්නපුරේ කවිවෙරියට බාරගෙන, ඒවායේ මුද්දර කඩා බලනවා ඇත. එවිට ඉල්ලුම්පත් දී සිටින අය ඔවුන් වෙනුවට ක්‍රියා කිරීමට නිසි බලය ලත් අය ඉදිරිපිටට පැමිණ ඒ දෙනලද ඉල්ලුම්පත් සැබෑවූ ඇත්තේ ඒවා ගැටියට ඒජන්තාධිකාරීන්ගේ ඒකාධිකාරීත්වයට බිහිකර.

3. මෙහි පහත සඳහන්වූ ඉඩම්වලින් එක කවි වියක් හෝ දෙකම ඉල්ලුම්පත් පුළුබව.

4. ආණ්ඩුව විසින් ඒකාධිකාරීත්වයට සහ සහිතකරීමටත් සවිස්තරව ඒජන්තාධිකාරීන්ගේ විසින් බාරගන්ව යෙදෙන ඉල්ලුම්පත් අයිතිකාරියා විසින් ඔහුගේ ඉල්ලුම් මුද්දර සම්පූර්ණයෙන් එවලේම ගෙවන්ට බිහිකර.

5. ඉල්ලුම්පත් බාරගත් බව දැනුම්දුන් පහලොස් දවසක් ඇතුළතදී එම ඉල්ලුම්පත් අයිතිකාරියා විසින් එකී ඉල්ලුම්පත් බාරගන්ව යෙදෙන කොන්දේසි පිළිපැදීම පිනිස පොරොන්දු බඳුන්කව බැඳෙන්නට බිහිකර.

6. වැඩිදුර කාරණා රත්නපුරේ ආණ්ඩුවේ ඒජන්තාධිකාරීන්ගේ දැනගන්ව පුළුබව.

ගම—නාකන්දල. පලාත 615.

කවිවිය.	ඉඩමේ නම.	මහස.	
		අ.	ර. ප.
1840	නාකන්දලගොඩ	12	1 25
1841	මින්නන්දෙනිය	17	2 19

ඊ. ඇම්. බර්ඩ්,  
ආණ්ඩුවේ ඒජන්තාධිකාරී.

වම් 1900 ක්වූ සැප්තැම්බර් මස 10 වෙනි දින රත්නපුරේ කවිවෙරියේදී.

**LAND ACQUISITION NOTICES.**

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for the Glenlyon-Preston road, to wit:—

Preliminary plan 4,905. Village—Agrapatana

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent.		
				A.	R.	P.
D 814	Ardlaw estate	Tea and grass	Agra Company, Limited, Mr. A. O. Tranchell, Superintendent	0	0	12.50
D 814½	Do.	Grass and tea	do.	0	0	4
E 814	Do.	Bare ground	do.	0	0	16.50
F 814	Thornfield estate	Tea	Mr. E. E. Megget, Superintendent, Ceylon Alliance Company	0	0	3.62
F 814½	Do.	do.	do.	0	0	1.62
G 814	Polmont estate	do.	Ceylon Tea Plantation Company	0	1	7.50
H 814	Do.	do.	do.	0	0	21.50
I 814	Iona estate	do.	Mr. A. R. Ashton	0	1	0.50
J 814	Do.	Tea and grevillea	do.	0	0	21.50
K 814	Do.	Bare siding	do.	0	0	2.37
L 814	Torrington estate	do.	Mr. J. W. Gwatkin	0	0	8.87
M 814	Do.	Bare	do.	0	0	4
N 814	Do.	Tea and grevillea	do.	0	0	24
O 814	Do.	Grevillea	do.	0	0	10.75
P 814	Do.	Tea	do.	0	0	5
Q 814	Do.	Grevillea	do.	0	0	2.37
R 814	Do.	Tea	do.	0	0	5.43
S 814	Do.	do.	do.	0	0	0.50
T 814	Stair estate	do.	Ceylon Tea Plantation Company	0	0	5.87
U 814	Do.	do.	do.	0	0	5.75
V 814	Do.	do.	do.	0	0	25
W 814	Do.	do.	do.	0	0	15
X 814	Do.	do.	do.	0	0	8
Y 814	Do.	do.	do.	0	0	3.87
Z 814	Do.	Tea, &c.	do.	0	0	7.25
A 815	Do.	Bare	do.	0	0	9
B 815	Do.	Tea	do.	0	0	3.25
C 815	Do.	do.	do.	0	0	7.25
D 815	Do.	Tea and grevillea	do.	0	0	8.25
E 815	Do.	Bare	do.	0	0	4.50
E 815½	Do.	do.	do.	0	0	2
F 815	Do.	Tea and grevillea	do.	0	0	3.50
G 815	Glenlyon estate	Bare	do.	0	0	7
H 815	Do.	Grevillea	do.	0	0	30.50
I 815	Do.	Bare	do.	0	0	3
J 815	Do.	do.	do.	0	0	5.25
K 815	Do.	do.	do.	0	0	2
L 815	Do.	do.	do.	0	0	7.50
M 815	Do.	Grevillea	do.	0	0	11
N 815	Do.	Bare	do.	0	0	7.50
O 815	Do.	do.	do.	0	0	3
P 815	Do.	do.	do.	0	0	7.87
P 815½	Do.	do.	do.	0	0	5.50
Q 815	Do.	Tea, &c.	do.	0	0	20.62
R 815	Do.	do.	do.	0	0	13.62
R 815½	Do.	Bare	do.	0	0	2.75

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Talawakele Resthouse on October 17, 1900, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,  
August 30, 1900.

E. M. DE C. SHORT,  
Assistant Government Agent.

විෂි 1876 ක්වු අවුරුද්දේ නොමමර 3නේ ආඥාවලින් ගන්නට වන බවට ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුත්තකට, එනම්:—ගලුන්ලියන් පුස්තක පාර සැදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස "විෂි 1876ගේ ඉඩම් ලබාගැනීමේ ආඥාවලින්" ගවෙනි කාණ්ඩයේ කරනිමෙන පංතාර්තුමල ප්‍රකාරයට කාරක මන්ත්‍රිසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානවගන්යේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, එ ඉඩම් නම්:—

නො.	ඉඩමේ නම,	පිනිසම 4,905. ගම—ආරපහන.	මහත.
D 814	ආච්චේවත්ත	අන්දම. අයිතියකම් කියන්නා.	අ. රු. ප.
		ඒ. ඕ. වැන්නල්මහත්මයා, සීමා සහිත ආශ්‍රා සමාගම වෙහෙ	0 0 12.50
D 814½	එම	එම	0 0 4
E 814	එම	වුඩ්විම	0 0 16.50

නො.	ඉඩමේ නම.	අත්දම.	අයිතිකම් කියන්නා.	මෙක. අ. රු. ප.
F 814	කෝන්පිල්ලිවත්ත	නේ	ජ්. ජ්. මැගර්මහත්මයා, සිලෝන් ඵලායන්ස් සමාගම	0 0 3-62
F 814½	එම	එම	එම	0 0 1-62
G 814	පොල්වතුන්වත්ත	එම	සිලෝන් වි. ජලාන්වෙහෙත් කොමිසාරිස්	0 1 7-50
H 814	එම	එම	එම	0 0 21-50
I 814	අයෝනාවත්ත	එම	ඒ. ආර්. ඇමරික් මහත්මයා	0 1 0-50
J 814	එම	නේ සහ ග්‍රැවිලියා	එම	0 0 21-50
K 814	එම	මුඩුකිම	එම	0 0 2-37
L 814	වොරිත්වත්ත	එම	ජේ. ඩබ්ලිව්. ඉවර්හික් මහත්මයා	0 0 8-87
M 814	එම	එම	එම	0 0 4
N 814	එම	නේ සහ ග්‍රැවිලියා	එම	0 0 24
O 814	එම	ග්‍රැවිලියා	එම	0 0 10-75
P 814	එම	නේ	එම	0 0 5
Q 814	එම	ග්‍රැවිලියා	එම	0 0 2-37
R 814	එම	නේ	එම	0 0 5-43
S 814	එම	එම	එම	0 0 0-50
T 814	ස්වෙයර්වත්ත	එම	සිලෝන් වි ජලාන්වෙහෙත් කොමිසාරිස්	0 0 5-87
U 814	එම	එම	එම	0 0 5-75
V 814	එම	එම	එම	0 0 25
W 814	එම	එම	එම	0 0 15
X 814	එම	එම	එම	0 0 8
Y 814	ස්වෙයර්වත්ත	නේ	සිලෝන් වි ජලාන්වෙහෙත් කොමිසාරිස්	0 0 3-87
Z 814	එම	එම	එම	0 0 7-25
A 815	එම	මුඩුකිම	එම	0 0 9
B 815	එම	නේ	එම	0 0 3-25
C 815	එම	එම	එම	0 0 7-25
D 815	එම	නේ සහ ග්‍රැවිලියා	එම	0 0 8-25
E 815	එම	මුඩුකිම	එම	0 0 4-50
E 815½	එම	එම	එම	0 0 2
F 815	එම	නේ සහ ග්‍රැවිලියා	එම	0 0 3-50
G 815	ග්ලැන්ලියන්වත්ත	මුඩුකිම	එම	0 0 7
H 815	එම	ග්‍රැවිලියා	සිලෝන් වි ජලාන්වෙහෙත් කොමිසාරිස්	0 0 30-50
I 815	එම	මුඩුකිම	එම	0 0 3
J 815	එම	එම	එම	0 0 5-25
K 815	එම	එම	එම	0 0 2
L 815	එම	එම	එම	0 0 7-50
M 815	එම	ග්‍රැවිලියා	එම	0 0 11
N 815	එම	මුඩුකිම	එම	0 0 7-50
O 815	එම	එම	එම	0 0 3
P 815	එම	එම	එම	0 0 7-87
P 815½	එම	එම	එම	0 0 5-50
Q 815	එම	නේ	එම	0 0 20-62
R 815	එම	එම	එම	0 0 13-62
R 815½	එම	මුඩුකිම	එම	0 0 2-75

එබැවින් ඉඩම් අයිතිකරුවන්ටට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනතාව දැනගැනීම සඳහා ගත්වෙති වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම්දෙමි.

ඉහතකී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තමුන්ම නොහොත් තමුන් වෙනුවට ක්‍රියාකරණ අය වර්ෂ 1900 න්වූ ඔක්තෝබර් මස 17 වෙනි දින දවල් 12:00 කනිසමට හලවාකැලේ කානාගමේදී මා ඉදිරිපිටට පැමිණ ඒ කොසිඅත්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් ගණිතයන් ඊට ඇත්තාවූ තමුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑවට මෙයින් දැනගත යුතුයි.

වර්ෂ 1900 න්වූ අගෝස්තු මස 30 වෙනි දින  
 තුවරළියේ කවිවෙරියේදීය. ජ්. ඇම්. ද සි. ජෝර්ජ්,  
 ආණ්ඩුවේ උප එජන්ත වමික.

1876 ම් (ඉ)ප-ත්තු 3 ම් මුලක් ජේසුස් ජනිත 7 ම් පිරිවිත් පිරිකාරම් සිලන්ඩියානු පිහසුණේ ඉලාහිකු  
 ගණුම පිරිකුණේ වෙහෙරේ වෙහෙරේ පිහසුණේ පිහසුණේ පිහසුණේ පිහසුණේ පිහසුණේ පිහසුණේ පිහසුණේ

පිරිතමපදත්තු මුලක් 4,905. ඉතිරි—මුලිපතන.

නුණ්.	ආණ්ඩුකරු පෙරා.	විපාරම්.	සුරිත තාලියිත් පෙරා.	විසාලම්. ඉ. ශ්‍රා. පෙ.
D 814	ආර්. ජෝර්ජ්	ජෝර්ජ්, පිහසුණ	ඉ. ඉ. ජෝර්ජ්, මුලිපතන	0 0 12-50
D 814½	ආර්.	ආර්.	ආර්.	0 0 4
E 814	ආර්.	ආර්.	ආර්.	0 0 16-50

தன்.டு.	காணியினது பெயர்.	விரம்.	உரித்தாளியின் பெயர்.	விசாலம். அ. து. பெ.
F 814	தோர்னபீலதோட்டம்	தேயிலை	யீ. யீ. மெகடதுரை, சீலோன எலாயன்ஸு கம்பெனிகளாக	0 0 3-62
F 814½	ஓடி	ஓடி	ஓடி	0 0 1-62
G 814	பொல்மவுண்ட்தோட்டம்	ஓடி	சிலோன் டி பிலண்டேசன் க ம்பெனி	0 1 7-50
H 814	ஓடி	ஓடி	ஓடி	0 0 21-50
I 814	அய்யோண்தோட்டம்	ஓடி	ஏ. ஆர். ஏஸ்டன்துரை	0 1 0-50
J 814	ஓடி	தேயிலை கிறவ்வியா	ஓடி	0 0 21-50
K 814	ஓடி	தனிதரை	ஓடி	0 0 2-37
L 814	டொறின்டன்தோட்டம்	ஓடி	ஜே. டபிளியூ. கொடகிண்துரை	0 0 8-87
M 814	ஓடி	ஓடி	ஓடி	0 0 4
N 814	ஓடி	தேயிலை, கிறவ்வியா	ஓடி	0 0 24
O 814	ஓடி	கிறவ்வியா	ஓடி	0 0 10-75
P 814	ஓடி	தேயிலை	ஓடி	0 0 5
Q 814	ஓடி	கிறவ்வியா	ஓடி	0 0 2-37
R 814	ஓடி	தேயிலை	ஓடி	0 0 5-43
S 814	ஓடி	ஓடி	ஓடி	0 0 0-50
T 814	இஸ்டெயாதோட்டம்	ஓடி	சீலோன டி பிலண்டேசன் க ம்பெனி	0 0 5-87
U 814	ஓடி	ஓடி	ஓடி	0 0 5-75
V 814	ஓடி	ஓடி	ஓடி	0 0 25
W 814	ஓடி	ஓடி	ஓடி	0 0 15
X 814	ஓடி	ஓடி	ஓடி	0 0 8
Y 814	ஓடி	ஓடி	ஓடி	0 0 3-87
Z 814	ஓடி	ஓடி	ஓடி	0 0 7-25
A 815	இஸ்டெயாதோட்டம்	தனிதரை	சிலோன டி பிலண்டேசன் கம்பெனி	0 0 9
B 815	ஓடி	தேயிலை	ஓடி	0 0 3-25
C 815	ஓடி	ஓடி	ஓடி	0 0 7-25
D 815	ஓடி	தேயிலை, கிறவ்வியா	ஓடி	0 0 8-25
E 815	ஓடி	தனிதரை	ஓடி	0 0 4-50
E 815½	ஓடி	ஓடி	ஓடி	0 0 2
F 815	ஓடி	தேயிலை, கிறவ்வியா	ஓடி	0 0 3-50
G 815	கிலண்டியன்தோட்டம்	தனிதரை	ஓடி	0 0 7
H 815	ஓடி	கிறவ்வியா	ஓடி	0 0 30-50
I 815	ஓடி	தனிதரை	ஓடி	0 0 3
J 815	ஓடி	ஓடி	ஓடி	0 0 5-25
K 815	ஓடி	ஓடி	ஓடி	0 0 2
L 815	ஓடி	ஓடி	ஓடி	0 0 7-50
M 815	ஓடி	கிறவ்வியா	ஓடி	0 0 11
N 815	ஓடி	தனிதரை	ஓடி	0 0 7-50
O 815	ஓடி	ஓடி	ஓடி	0 0 3
P 815	ஓடி	ஓடி	ஓடி	0 0 7-87
P 815½	ஓடி	ஓடி	ஓடி	0 0 5-50
Q 815	ஓடி	தேயிலை	ஓடி	0 0 20-62
R 815	ஓடி	ஓடி	ஓடி	0 0 13-62
R 815½	ஓடி	தனிதரை	ஓடி	0 0 2-75

எடுத்துக்கொள்வதற்கான எத்தனஞ்செய்யும்படி 1876 ம் (அந்) ஆண்டுக் காணி எடுத்துக்கொள்வதென்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின் ஏற்பாடுகளின் பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தே சாக்ஷியவர்கள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சிஒப்புக்கொள்ள அரசாட்சியார எண்ணியிருக்கிறா எனபதை 7 ம் பிரிவின்படி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரதிதமாய் வ்ளம்பாருசெய்கிறேன்.

மேற்கூறியத காணிகளுக்கு உரிததுப்பேசுகின்ற சகலரும் தாமாக அல்லது அவாவருடைய காரியகார மூலமாய் 1900 ம் (அந்) அக்டோபர்மீ 17 ந் தேதியிலன்று பகல 12 மணிகளுக்கு தலாவெகலை மறைட்ட அவுசில எனமுன்பாக வெளிப்படுத்த தத்தமக்கு அக்காணிகளிலுள்ள உடந்தைகளின் துதனமையையும் அவ் வுடந்தைகளுக்காய்த் தாம சாக்ஷிகளும் உரிததுகளின் தொகையையும் விரங்கனையும் சொல்லும்படி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.

நுவமெலியா கச்சேரி,  
1900 ம் (அந்) ஆவணிமீ 30 ந் உ.

ஈ. எம். டி. சி. சோட்,  
அரசாட்சி உதவி ஏசுண்டு.

HAVING been duly directed by the Governor, with the advice of the Executive Council, acting under the provisions of "The Land Acquisition Ordinance of 1876," section 6, to take order for the acquisition of the following lands, required for a public purpose, namely, for metal quarries on the Glenlyon-Preston road, to wit :—

Preliminary plan 4,904. Village—Agrapatana

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
W 813	Stair estate	Tea	Ceylon Tea Plantation Company	0 1 0-62
X 813	Glenlyon estate	do.	do.	0 1 14
Y 813	Do.	Open ground	do.	0 0 13
Z 813	Do.	Tea	do.	0 0 20
A 841	Do.	Deniya	do.	0 0 3

Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
B 814	Torrington estate	Tea	G. W. Gwatkin	0 0 35.75
C 814	Do.	Ravine	do.	0 0 7.25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.  
All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Talawakele Resthouse on October 17, 1900, at 12 o'clock noon, and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Nuwara Eliya Kachcheri,  
August 30, 1900.

E. M. DE C. SHORT,  
Assistant Government Agent.

විෂ් 1876 ක්වු අවුරුද්දේ තෝම්මර 3 වේ ආඥපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කටයුතු වූ කට, ඒ නමින්—ශ්‍රී ලාංකිකයන් ප්‍රාදේශීය පාරේ ගල්වලවල් සැදීම පිණිස මෙහි පහත සඳහන්වන ඉඩම් ලබාගැනීම සඳහා ක්‍රියාකරණ පිණිස “විෂ් 1876 වේ ඉඩම් ලබාගැනීමේ ආඥපත්‍රයේ” හත්වෙනි කාණ්ඩයේ කර්තව්‍යයට පාරාදේශීය ප්‍රකාරයට කාරක මන්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානන්වනන්සේවයන් නිසි ආකාර මට අණලැබී තිබේ, ඒ ඉඩම් නමින්—

නො.	ඉඩමේ නම.	සියියම 4,904. අන්දම.	ගම—ආගරපහන. අයිතිකම කියන්නා.	මහත. අ. රු. ප.
W813	ස්වෙසාර්වත්ත	නේ	සිලෝන් වි ප්‍රලාන්වෙසන් කොමි පැතිය	0 1 0.62
X 813	ශ්‍රී ලාංකිකයන්වත්ත	එම	එම	0 1 14
Y 813	එම	මුඩුබිම	එම	0 0 13
Z 813	එම	නේ	එම	0 0 20
A 814	එම	දෙතිය	එම	0 0 3
B 814	වොර්න්වත්ත	නේ	ජී. ඩබ්ලිවු. ඉවර්නිස්	0 0 35.75
C 814	එම	මඩවගුර	එම	0 0 7.25

එවැනි ඉඩම අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනයාට දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැරීමට මෙයින් දැනුම්දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සැමදෙනම තවුන්ම නොහොත් තවුන් වෙනුවට ක්‍රියාකරණ අගවිෂ් 1900 ක්වු මකරෝම්බු මස 17 වෙනි දින දවල් 12 වේ කනිසමට තලවාකැලේ තානායමේදී මා ඉදිරිපිටට ගැමින ඒ කොයිදා දැමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින මුදල් පණතක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

විෂ් 1900 ක්වු අගෝස්තු මස 30 වෙනි දින  
නුවරඑළියේ කවිවේරියේදී.

ජී. ඇම්. ඩී. සී. හෝර්ට්,  
ආණ්ඩුවේ ඒජන්ත වම්ස.

1876 ම් (ඉටු)-ත්ත 3 ම මූලකසුසුද්ධත්තිදඩන 7 ම් පිරිවිණ පිරකාර ම් සිලන්ඩියන් පිරහෙද්ධන්ඉල  
දඳුල කලනුකිලාප ප්‍රාධිකණ්ටු ඉනනු ම් පිරිකණ්තේවකපු වෙණ්දියතාන පිණනාස්සොලව්වම් ම්  
කාණිකින, අමොතා වතු:—

**පිරතමපදත්තු මූලකසු 4,904. මුහුණ්සි-ඉතිරිපතින.**

මුහුණ්.	කාණිනින මුහුණ්.	විවරම්.	උරිතනාණිනින මුහුණ්.	මුසාලම්. අ. රු. ප.
W 813	මුහුණ්දොයර් තොද්ධම්	තේඨ්චි	සිලොන් ඩී. පිලන්දෙසන් කමුහෙණි	0 1 0.62
X 813	සිලන්ඩියන් තොද්ධම්	ඊඊ	ඊඊ	0 1 14
Y 813	ඊඊ	—	ඊඊ	0 0 13
Z 813	ඊඊ	තේඨ්චි	ඊඊ	0 0 20
A 814	ඊඊ	තේනින	ඊඊ	0 0 3
B 814	දොරාණ්දන් තොද්ධම්	තේඨ්චි	ඊ. දබ්ලිවු. දෙර්කින මුහුණ්	0 0 35.75
C 814	ඊඊ	—	ඊඊ	0 0 7.25

ගමුහුණ්කොණ්වත්තතන ගමුහුණ්කොණ්සියුමපප් 1876 ම (ඉටු)-තමුහුණ් කාණි ගමුහුණ්කොණ්වත්තතපහරුහි  
සද්ධන්තමුහුණ් 6 ම් පිරිවිණ ඉරිපාණ්කොණින පිරකාර ම් කිරාලොණ්සෙස පෙප්නින මුහුණ් තලවාකැලේ තානායමේදී මා  
ඉදිරිපිටට ගැමින ඒ කොයිදා දැමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින  
මුදල් පණතක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

මෙම මුහුණ් කාණිකොණ් උරිත නුඹ්පෙසකිනෙර සකලරුම මාමාර අලව මුහුණ් අවරවරුදාය කාරිකාර  
මුහුණ් 1900 ම ඉහල ම් අද්ධොපර්මාසම 17 න් තේනිනිලන මුහුණ් 12 මනිකු මුහුණ් තලවාකැලේ තානායමේදී මා  
ඉදිරිපිටට ගැමින ඒ කොයිදා දැමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ඉල්ලාසිටින  
මුදල් පණතක් ඊට ඇත්තාවූ තවුන්ගේ අයිතිකමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

මුහුණ්කොණ් කසුසෙරි,  
1900 ම ඉහල මුහුණ් 30 න් ම.

ඉ. ඩී. ඩී. ලොනර්,  
අරාච්චියෙහි උප නිලධාරී.

## ABSTRACTS OF SEASON REPORTS.

### ABSTRACTS OF SEASON REPORTS FOR THE MONTH OF AUGUST, 1900.

#### WESTERN PROVINCE.

##### COLOMBO AND NEGOMBO DISTRICTS.

Paddy : yala crops are ripening, and will be harvested during next month. There is prospect of a fairly good maha harvest.

Dry grain : no cultivation worth reporting.

Other products : the supply of vegetables was good and prices were reasonable, but fruit was scarce and dear.

Prices of staple products : rice, Rs. 3 to Rs. 5 a bushel ; cocoanuts, Rs. 26 to Rs. 33 a thousand.

Rainfall : the rainfall was sufficient during the month.

Remarks on harvest prospects generally : a good yala harvest may be generally expected.

Observations on the health of the inhabitants : with the exception of a few cases of fever, dysentery, chickenpox, and sore-eyes in some parts of the district, the health of the inhabitants was generally good.

##### KALUTARA DISTRICT.

Paddy : the reaping of the yala harvest has commenced.

Dry grain : nil.

Other products : fruits and vegetables are scarce throughout the district.

Prices of staple products : rice, Rs. 3.50 to Rs. 5.50 per bushel ; cocoanuts, Rs. 30 per thousand in Rayigam korale and totamunes and Rs. 35 to Rs. 50 in Pasdun korales.

Rainfall : moderate.

Remarks on harvest prospects generally : fair.

Health of people : good.

Health of cattle : a few cases of murrain occurred in some of the villages of Panadure totamune and Rayigam korale during the month, but the disease has disappeared now.

#### CENTRAL PROVINCE.

##### KANDY DISTRICT.

Paddy, maha : the paddy fields in all the divisions are being sown. In Uda Dumbara they are being ploughed.

Yala : the crop is being harvested in Uduunuwara, Harispattu, and Pata Hewaheta ; in the other divisions paddy is blossoming and ripening.

Crop or prospect of crop : good in Pata Hewaheta. Too early to form an opinion as regards other divisions.

Dry grain, maha : hill paddy chenas in Yatinuwara and Tumpane are being sown ; in Harispattu kurakkan is ripening ; and in Uda Dumbara and Pata Hewaheta chenas are being cleared.

Yala : in Uduunuwara kurakkan is ripening.

Rainfall : sufficient.

Prices : paddy, Re. 1.50 per bushel ; kurakkan, Re. 1.25 per bushel ; rice, Rs. 5 per bushel ; cocoanuts, Rs. 4 per 100.

Health of people : good. There were a few cases of chickenpox, measles, fever, and sore-eyes in Yatinuwara, Tumpane, and Uda Dumbara.

Health of cattle : a few cattle were attacked with diarrhoea in Uduunuwara and some died. The Ratamahatmaya has reported that the animals have recovered, and that there have been no fresh cases since.

##### MATALE DISTRICT.

Rainfall registered at Matale : 7.36 in.

Paddy : yala crops ripening or are being reaped. Maha fields are being sown. Gangala and Laggala yala fields in plants.

Dry grain : Matale south, yala crop (kurakkan) ripening ; Matale east and north, chenas are being cleared.

Tanks in Matale north : empty ; ketti work is going on.

Health of cattle : good, but rinderpest still prevails at Naula in Matale north.

Health of people : fair. Cases of cholera and choleraic diarrhoea were reported from several villages in Matale south and east.

Prices : paddy, Re. 1.25 to Re. 1.50 a bushel ; kurakkan, Re. 1 to Re. 1.25 a bushel.

##### NUWARA ELIYA DISTRICT.

Paddy : in Kotmale sowing and weeding continued in some villages ; in Walapane sowing continued, and in Uda Hewaheta plants one month old.

Dry grain : in Kotmale kurakkan plants looking healthy ; in Uda Hewaheta and Walapane chenas are being cleared.

Rainfall : in Kotmale rain in abundance ; in Uda Hewaheta there were six rainy days ; and in Walapane there was no rain.

Health of people : there was one case of smallpox in town and a few cases on St. John's estate, and in the villages the health of the population was satisfactory.

Health of cattle : good all over the villages, but there were few cases of hoof-and-mouth disease in town.



## NORTHERN PROVINCE.

## JAFFNA DISTRICT.

Rainfall : nil, as registered at the Public Works Department Office, Jaffna.

Weather : the weather was dry hot. The wind was blowing from the south-west.

Paddy cultivation : the fields are being ploughed and manured preparatory to sowing.

Dry grain cultivation : kurakkan in plants and ears ; thinaichamy and panichamy have been harvested ; and payaru in blossom.

Tobacco : people are busy in purchasing and sending tobacco to Indian market.

Health of people : good.

Health of cattle : good.

Prices of staple articles : paddy, Re. 1.75 per bushel ; rice, Rs. 4.50 per bushel ; varagu, Re. 1.50 per bushel ; chamy, Re. 1.25 per bushel ; payaru, Rs. 4 per bushel.

## MANNAR DISTRICT.

Weather : no rain. Strong wind from south-west.

Agriculture : last kalapokam paddy stacks are being threshed in some villages. Fields and tobacco gardens being manured. Tanks are mostly dry.

Health of people : satisfactory.

Health of cattle : there is no disease among cattle, but those in the maritime divisions are suffering terribly from want of pasture, and some are gradually dying of starvation.

Price of grain : rice, Rs. 5 per bushel ; paddy, Re. 1.62 per bushel.

## MULLAITTIVU DISTRICT.

[Report not received.]

## SOUTHERN PROVINCE.

## GALLE DISTRICT.

Paddy : yala harvest was reaped during the month. Preparations are being made for the maha sowing.

Miscellaneous : vegetables were plentiful. Coccoanut crop was fair. Price varied from Rs. 25 to Rs. 30 per thousand.

Price of staple food : rice, Rs. 4.50 per bushel ; paddy, Rs. 2 per bushel.

Health : satisfactory. There were a few cases of fever and dysentery.

Cattle disease : cattle were free from disease.

Rainfall : 6.70 in.

## MATARA DISTRICT.

Paddy : yala crop has been gathered and a good deal of it spoilt by rain, and maha cultivation commenced.

Dry grain : restricted cultivation.

Prospects : good.

Price of paddy : Re. 1.75 per bushel.

Price of dry grain : Re. 1.50 per bushel.

Health of people : there were several cases of fever and dysentery throughout the district.

Health of cattle : satisfactory.

## HAMBANTOTA DISTRICT.

Paddy : some yala crops are being gathered and some are under maturity.

Fine grain : chenas are being cleared for maha in spite of prosecutions.

Rainfall : there were occasionally heavy showers during the month.

Health : very fair. Fever still prevailing to some extent in Magam pattu.

Murrain : no appearance.

Prices : Coast rice, Rs. 3.60 to Rs. 4 per bushel ; country rice, Rs. 3.96 to Rs. 4 per bushel ; kurakkan, Re. 1.35 to Re. 1.75 per bushel ; paddy, Re. 1.75 to Rs. 2 per bushel ; coccoanuts, Rs. 30 to Rs. 40 per 1,000 ; plantain bunches, Rs. 50 to Rs. 60 per 100 ; Indian corn, 30 cents to 50 cents per 100 ; sweet potatoes, Rs. 15 per cwt. ; pumpkins, Rs. 20 to Rs. 30 per 100.

## EASTERN PROVINCE.

## BATTICALOA DISTRICT.

Paddy : etalai, crop fair ; kalavellamai, reaping going on in some places.

Price of grain : paddy, Re. 1.25 per bushel.

Rainfall : 1899, .84 in ; 1900, .20 in.

Public health : good. Acute cases of diarrhoea reported from Panama.

Cattle : no disease.

## TRINCOMALEE DISTRICT.

[Report not received.]

## NORTH-WESTERN PROVINCE.

## KURUNEGALA DISTRICT.

[Report not received.]

## CHILAW DISTRICT.

Pitigal Korale Northern Division.—Paddy cultivation : bala-wi cultivation is ripe, and preparations are being made for reaping. Ma-wi is being sown in some villages. Health of people is satisfactory.

Pitigal Korale Central Division.—Paddy cultivation : yala crops reported by my previous reports are good. They are earing and maturing. Fine grain crop is being reaped and gathered in. Owing to rain and repeated floods in Kadupitioya and other streams, the goiyas have experienced much difficulty in sowing their maha. About 2,282 bushels of ma-wi have been sown and the cultivation is still going on. Health of people : fever epidemic has disappeared ; 20 cases of fever, 20 of sore-eyes, and 1 of measles have been reported up to date. Health of cattle : good.

Pitigal Korale Southern Division.—Paddy cultivation : about 200 bushels of paddy have been sown during the month in this division. The maha sowings have commenced, though some of the fields are still being prepared. The standing crops look promising. Fine grain cultivation : crops have been reaped. The yala crop is being reaped in some villages, and in others threshed, and in some gathered in. Tobacco and hemp are thriving. Health of people : fever has diminished, only 650 cases were reported for July, 2 cases of measles, 22 of whooping cough, 12 of dysentery, and 36 of convulsions.

PUTTALAM DISTRICT.

Paddy : in Demala hatpattu some of the yala crops were in various stages of growth, and some were reaped and harvested. Condition good. In Puttalam pattu division the yala crops were harvested and are fair. Sowing for maha harvest has commenced. In Kalpitiya division fields have not yet been sown.

Fine grain : in Demala hatpattu the yala crops were reaped and harvested. Condition fair. Chenas are being cleared from maha harvest in this and Puttalam pattu division. In Kalpitiya division there has been no fine grain cultivation.

Staple products : the price of rice ranged from Rs. 3.50 to Rs. 5.50 per bushel ; paddy, from Re. 1.25 to Re. 1.62½ per bushel ; kurakkan, from Re. 1 to Re. 1.50 per bushel ; and cocoanuts, from Rs. 3 to Rs. 4 per 100 nuts.

Health of people : in general good.

Rainfall : the rainfall registered at Puttalam was .45 of an inch.

NORTH-CENTRAL PROVINCE.

ANURADHAPURA DISTRICT.

The rainfall at Anuradhapura, as registered, was .43 in.

Paddy cultivation : yala crops are all matured, and some of them are being reaped.

Tanks : some are quarter full. The majority are almost entirely dry.

Health of cattle : satisfactory, save in some villages in Kiralawa korale in Kalagam palata, where murrain is prevalent.

Health of people : satisfactory.

PROVINCE OF UVA.

BADULLA DISTRICT.

[Report not received.]

PROVINCE OF SABARAGAMUWA.

RATNAPURA DISTRICT.

Paddy : the yala crop has been reaped throughout the district ; prospect of the crop is favourable. In Kuruwiti and Nawadun korales the maha fields have been sown. In Kolonna, Meda, and Kadawata korales clearings for the maha chenans have been completed. In Kuruwiti and Navadun the chenans for the maha harvest have been sown, and the weather has been favourable for the same. In Kukulukorale clearings for the amu chenans have been made. The health of the people is satisfactory. Three deaths from suspected cholera were reported from Galature in Kukulukorale, the persons affected being coolies from the Coast. There were no fresh cases.

KEGALLA DISTRICT.

Paddy : yala prospects are good. Cultivation for maha is in progress.

Dry grain : hill paddy, iringu, and kurakkan prospects are good. Chenans are being prepared for sowing amu. Tana sown in parts of Beligal korale is doing well. The present weather is favourable for all crops.

Prices : paddy, Re. 1.25 to Re. 1.50 per bushel ; hill paddy, Re. 1.25 per bushel ; kurakkan, Re. 1.12 per bushel ; amu, Re. 1 per bushel.

Rainfall : Ambanpitiya, 7.85 in. ; Ruwanwella, 9.39 in.

Cattle disease : rinderpest has broken out at Ambalakanda, near Aranayaka in Paranakuru korale. It is still prevailing at Nawata, Atulugama, and Doranuwa in Three Korales. The medical officers have been asked to issue medicines and disinfectants, and necessary steps have been taken to prevent the spread of the disease.

SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.

NOTICE is hereby given that on Friday, October 5, 1900, the Government Agent for the Western Province will put up for sale by public auction at the Colombo Kachcheri, at 12 noon, the under-mentioned Toll Rents of the Western Province from January 1 to December 31, 1901.

The purchaser will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash for one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the fees of the Crown Counsel for examining and giving his opinion on the title deeds of properties tendered by him as security and for examining and settling the security bond, and the fees charged by the Crown Proctor for examining documents and drawing the security bond, and also the expenses of appraising the properties and of registering the security bond.

All title deeds tendered as security should be accompanied by a certificate obtained from the Registrar of Lands that the lands to which they relate are unencumbered. This certificate must be obtained at the cost of the party offering the security.

Further information can be obtained on application to the Government Agent.

Note.—The Government Agent is open to receive offers, before October 5, 1900, for any of the under-mentioned rents, which, if satisfactory, will be recommended for acceptance to Government, and such rents will be withdrawn from the sale on October 5, 1900.

TOLLS ON TRUNK ROADS.

A.—Municipal Tolls.

1. Toll at the ferry, Mutwal.
2. Toll at the Lock-gate, St. Sebastian.

B.—On the Negombo Road.

3. Toll at the Dandugama bridge.

C.—On the Kandy Road.

4. Toll between the 21st and 23rd mileposts.

D.—On the Galle Road.

5. Toll between the 14th and 15th mileposts, and the ferries at Henamulla, Gorakapola, and Digala.

E.—On the Ratnapura Road.

6. Toll at Embulgama bridge at or near the 13th milepost.

TOLLS OTHER THAN THOSE ON THE TRUNK ROADS.

A.—Colombo District.

7. Toll on the road from Kelaniya to Henaratgoda between the 12th and 13th and 20th and 21st mileposts and toll on the road from Talawatuhenpita to Udupila at Migahawatta at or near Madarawa bridge.

8. Toll on the road from Pasyala to Hanwella at Ellakala near the 2nd milepost, and toll on the road from Veyangoda to Attanagalla at its junction with the Kandy road.

9. Tolls on the Hendala canal at Hendala and at Pamunugama. Tolls on the Hendala canal at Gorakagaha-totupola and at Tarakuliya.

B.—Negombo District.

10. Toll at the Kotugoda bridge.

11. Toll at the Siduwa ferry.

12. Toll on the road from Kotadeniyawa to Mirigama at a point near the railway level crossing at Muguru-gampola.

13. Toll on the Negombo canal at Pallansena bridge; toll on the Negombo canal at the bridge of the entrance of the canal on the Custom-house road. Payment at one clears the other.

C.—Kalutara District.

14. Toll on the road from Tebuwana to Kalutara from Palatota to Nagoda and from Nagoda to Agalawatta at the junction of the said roads; toll on the road from Kalutara to Agalawatta at Dodangoda. Payment at one clears the other.

Toll between the 29th and 30th mileposts on the Galle road. Clears and is cleared by toll at Nagoda and at Dodangoda.

15. Toll at the Munamalwatta bridge, and toll within the first half mile of the Pelawatta road, the measurement of which commences from the Horawela junction. Payment at one clears the other.

16. Toll at the Badureliya bridge and toll at the Morapitiya bridge. Payment at one clears the other.

Government Agent's Office,  
Colombo, September 8, 1900.

F. R. ELLIS,  
Government Agent.

විෂය 1901 ක්වු ජනවාරි මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන් වෙත බස්නාහිර දිසාවේ පාලම් රේන්ද වර්ෂ 1900 ක්වු ඔක්තෝම්බ් මස 5 වෙනි සිකුරුදු දවල් 12වේ කතිස මට කොලුම් කවිවේරියේදී බස්නාහිර දිසාවේ ඒජන්තරාජ්‍යාන්තේ විසින් ප්‍රසිධ වෙන්දේසිකර විකුණන බව මෙයින් දන්වනුය.

ආනුමතාරයා විසින් ගත් මුදලෙන් දහසයක් කොටසක් සල්ලිවලින් විකිනීම දවසේදී මෙහි කඩන්තට ඕනෑම. එම ඉල්ලීම උතුරාතත්වකත්සේවිසින් භාරගත්තට යෙදුනිනම් ඔහුගේ ඉල්ලීම උතුරාතත්වකත්සේ විසින් ඒන්තුගත් බව දැනුම්දන් දින පවත් 30 දවසක් ඇතුලතදී එම ඉල්ලීම ගණනෙන් දෙසෙන් පංගුවකට වටිනා ඇප ඒන්තුගත් මුදු ඔප්පුවලින් හෝ තුනෙන් පංගුවකට වටිනා ඇප මුදලෙන් හෝ කිසි සම්පූර්ණකර තට ඕනෑම.

ඇප පිණිස කිසිවලද ඔප්පු සෝදිසිකිරීම සඳහා ආණ්ඩුවේ අද්වකාත්රාජ්‍යාන්තේට ගෙවියයුතු වාස්තු වදා ඇප ඔප්පු සැදීමටද, ඒවා සෝදිසිකර සම්පූර්ණකරීමටද, ඉඩම් කන්සේරුකෙරීමට සහ ඇප ඔප්පු රෙජිස්තර කෙරීමට ගෙවිය යුතු වාස්තු ඔහු විසින් ගෙවන්නට ඕනෑම.

ඇප වෙනුවෙන් කිසිවලද ඉඩම්වල ඔප්පු ඒවා මීට ප්‍රථම ඇපේකට නොහොත් උකසකට යටත් නැති බවට ඉඩම් ලියාපදිංචිකරණ රෙජිස්ට්‍රාර්නෑගෙන් සහතික පත්‍රයක් ලබාගත යුතුයි. මෙම සහතිකපත්‍රය ලබාගැනීමට ඕනෑකරණ වියදම ඇප තබන අය විසින් දැරියයුතුයි.

මෙහිගැණ වැඩිදුර කාරණ ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තේගෙන් ඉල්ලීමකල විට දැනගන්ව පුළුවන.

සිතීමටයුතුයි.—ආණ්ඩුවේ ඒජන්තරාජ්‍යාන්තේ මෙහි පහත සඳහන්වෙත කොසියම් රේන්දයකට තමුන් වර්ෂ 1900 ක්වු ඔක්තෝම්බ් මස 5 වෙනි දිනට මත්තෙන් ඉල්ලීම භාරගනු ලැබේ. එම ඉල්ලීම පිලිගත යුතු නම් ආණ්ඩුවට භාරගැනීමට රෙකම්දසි කරනවා සහ එම රේන්ද වර්ෂ 1900 ක්වු ඔක්තෝම්බ් මස 5 වෙනි දින විකිනීමෙන් අහක්කරනවා ඇත.

ප්‍රධාන පාරවල්වල පාලම් රේන්ද.

A.—හතරගට අයිති පාලම්.

- 1. මෝදර නොටුපල් රේන්දයද.
- 2. සන්තබස්තියමේ ඇලරේන්දයද.

B.—මහවුවට සහ පාරේ.

- 3. දඹුගම පාලම් රේන්දයද.

C.—මහනුවරට සහ පාරේ.

- 4. හැනැක්ම 21වේ සහ 23වේ කනු අතරේ පාරේ රේන්දයද.

D.—කාල්ලට සහ පාරේ.

- 5. හැනැක්ම 14වේ සහ 15වේ කනු අතරේ පාරේ රේන්දය සහ හේනේමුල්ලේද, ගොරකපොල සහ දිගල සහ නොටුපල් රේන්දද.

E.—රත්නපුරේට සහ පාරේ.

- 6. හැනැක්ම 13වේ කනුව සමිපේ තිබෙන ඇමුල්ගම පාලම් රේන්දයද.

ප්‍රධාන පාරවල් නොවන පාලම් රේන්ද.

A.—කොළඹ දිස්ත්‍රික්කයේ.

- 7. කැලණියේ සිට කෙතරන්කොට්ට සහ පාරේ හැකැන්ම 12෦ෆ් සහ 13෦ෆ් සහ හැකැන්ම 20෦ෆ් සහ 21෦ෆ් කනු අතරේ රේන්දය සහ මදුරුවේ පාලම් යම්පේ නිබෙන තලවතුන්පිට සිට උඩුපිලට සහ පාරේ මිහතවත්තේ රේන්දපලද.
- 8. පස්සාලේ සිට හත්වැල්ලට සහ පාරේ හැකැන්ම 2෦ෆ් කනුවට හුදුරුව එල්ලන්තල නිබෙන රේන්දය සහ වේසන්කොඩි සිට අත්තනගල්ලට සහ පාරේ නුවර පාරට හැරෙන හන්දියේ රේන්දයද.
- 9. හැදල සහ පමුනුනම නිබෙන හැදල ඇලරේන්දය, ගොරකහන කොටුපලේ සහ තාඤ්ඤියේ නිබෙන හැදල ඇලරේන්දය.

B.—මහවු දිස්ත්‍රික්කයේ.

- 10. කොටුගොඩ පාලම් රේන්දයද.
- 11. සිදුවේ කොටුපලේ රේන්දයද.
- 12. කොටදෙකියාවේ සිට මිරිගමට සහ පාරේ මුගුරුගම්පල නිබෙන රේල්පාරේ හන්දියට හුදුරුව රේන්දයද.
- 13. මහවුඇලේ පල්ලන්සේනේ පාලම් රේන්දයද, මහවුඇලේ පාලමේ ඇලට ඇතුල්වෙන ස්ථානයේ රේගුවට සහ පාරේ පාලම් රේන්දයද.—මෙයින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.

C.—කළුතර දිස්ත්‍රික්කයේ.

- 14. කොටුවන සිට කළුතරට සහ පාරේ පලාතොට සිට නාගොඩට සහ නාගොඩ සිට අගලවත්තට සහ පාරේ ඉහතකි පාරවල් හන්දියේ රේන්දයද, කළුතර සිට අගලවත්තට සහ පාරේ දෙඩන්කොඩි රේන්දයද—මෙයින් එක රේන්දපලකට ගෙවූ විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන. ගාල්ලට සහ පාරේ හැකැන්ම 29෦ෆ් සහ 30෦ෆ් කනු අතරේ රේන්දයද.—මෙම රේන්දයට ගෙවූ විට නාගොඩ රේන්දපලෙන් සහ දෙඩන්කොඩි රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන්වා පමණක් නොව නාගොඩ රේන්දපලට සහ දෙඩන්කොඩි රේන්දපලට ගෙවූ විට මෙම රේන්ද පලවල්වලින් නිදහස්ව යන්ට පුළුවන.
- 15. මුහුල්වත්තේ පාලම් රේන්දය සහ කොරවල හන්දියේ සිට පැලවත්තට සහ පාරේ හැකැන්ම බාගසක් ඇතුලත නිබෙන පාරේ රේන්දයද—එක රේන්දපලකට ගෙවූ විට අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.
- 16. බදුරේලියේ පාලම් රේන්දය සහ මොරපිටියේ පාලම් රේන්දයද.—මෙයින් එක රේන්දපලකට ගෙවා අනිත් රේන්දපලෙන් නිදහස්ව යන්ට පුළුවන.

වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 8 වෙනි දින කොළඹ කම්මේරියේදීය.

ඇප්. ආර්. ඇලිස්, ආණ්ඩුවේ ඒජන්තහැන.

NOTICE is hereby given that on Thursday, September 27, 1900, at 1 P.M., will be put up for re-sale at the Kandy Kachcheri, at the risk of the original purchasers, the under-mentioned. Toll Rents of the Central Province from October 1 to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of August, 1900.

The purchasers at the re-sale will be required to deposit one month's purchase amount on the day of sale.

Further conditions will be read and explained on the day of sale.

Description of Rents.

- 1. Gampola bridge toll.
- 2. Pupuressa road toll.
- 3. Kadawala road toll.
- 4. Aluwihare and Weragama road toll.
- 5. Nalanda bridge toll.
- 6. Teldeniya bridge and Kengalla road toll.
- 7. Ramboda and Tawalantenna road toll.
- 8. Bowwagama bridge toll.
- 9. Kaludaela-Perabahutenna road toll.
- 10. Balakaduwa road toll.
- 11. Dambulla and Galawela road toll.
- 12. Kolongahamula road toll.
- 13. Peradeniya bridge and Iriyagama road toll.
- 14. Katugastota toll.
- 15. Gampola and Kadugannawa road tolls.
- 16. Rikillagaskada toll.
- 17. Gondennawa toll.
- 18. Talatu-oya and Gonawatta tolls.
- 19. Halloluwa ferry.
- 20. Weragantota ferry.
- 21. Ampitiya and Gurudeniya tolls.

Kandy Kachcheri, R. N. THAINE, September 10, 1900, for Government Agent.

මෙහි පහත සඳහන්වන මධ්‍යම දිසාවේ කොටුපලේ පාලම් රේන්දවලට, වර්ෂ 1900 ක්වූ අගෝස්තු මාසේ වාරගණනේ ගෙවිය යුතු මුදල් වර්ෂ 1900 ක්වූ සැප්තැම්බර් මස 27 වෙනි දිනදී නොහොත් ඊට මත්තෙන් පුළුම ගැණුම්කාරයෝ විසින් ගෙවන්ව නොගෙදුනේවිනම්, නැවත විකිනීමෙන් වෙන්ව ගෙදෙන්නාවූ යම් අලාභයකට ඔවුන් වගකීමට යටත්කර, වර්ෂ 1900 ක්වූ ඔක්තෝබර් මස 1 වෙනි දින පටන් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ඒවායේ රේන්ද, ඉහතකි සැප්තැම්බර් මස 27 වෙනි මුහස්පතින්ද පස්වරු 10 මහනුවර කම්මේරියේදී නැවත විකුනන්ව ගෙදෙන වග මෙයින් දැනුම්දෙමි.

නැවත විකිනීමේදී ඉල්ලාගන්නා අයවරුන් විසින් එසේ ඉල්ලාගන්නාලද ගණනෙන් එක මාසෙක මුදල විකුණුපු දවසේදී මුදලෙන් බැඳගතවන්ව ඕනෑම.

වැඩිදුර කොන්දේසි විකුණන දවසේදී කියවා තේරුම්කර දෙනුලැබේ.

විකිනීමට නිබෙන රේන්ද හම් :

- 1. ගම්පල පාලම් රේන්දය.
- 2. පුපුරුස්සේ පාරේ රේන්දය.
- 3. කඩවල පාරේ රේන්දය.
- 4. අළුතොරේ සහ වෙරගම පාරේ රේන්දය.
- 5. නාලන්දේ පාලම් රේන්දය.
- 6. හෙල්දෙකියේ පාලම් සහ කෙත්ගල්ලේ පාරේ රේන්දය.
- 7. රම්බඩ සහ නවලත්තැන්තේ පාරේ රේන්දය.
- 8. බිම්බාගම පාලම් රේන්දය.
- 9. කළුඇල්ල පෙරබහුනැන්න පාරේ රේන්දය.
- 10. බලකඩුවේ පාරේ රේන්දය.
- 11. දඹුල්ල සහ ගල්ලේවල පාරේ රේන්දය.
- 12. කොලොන්නගමුවල පාරේ රේන්දය.
- 13. ජේරුදෙකියේ පාලම් සහ ඊරිගම පාරේ රේන්දය.
- 14. කටුගස්කොට රේන්දය.
- 15. ගම්පල සහ කඩුගන්තාවේ පාරේ රේන්දය.
- 16. ඊකිල්ලගස්කඩ පාරේ රේන්දය.

- 17. නොයෙදුනකාලේ රේවදක.
- 18. කලාතුමා සහ ගෝතාවන් රේවදක.
- 19. ගල්ලු එළු ගෙටුපු රේවදක.
- 20. වෙරගන්කොට් මංගුපු රේවදක.
- 21. අම්බිපිට සහ ගුරුදෙණියේ රේවදක.

ආර්. ජැන්. කේන්,  
 ආණ්ඩුවේ ඒජන්තනැත වෙනුවට.  
 වස 1900 කවු සැප්තැම්බර් මස 10 වෙනි  
 දින කාලුලේ කවුච්චිදේදිය.

NOTICE is hereby given that on Friday, September 28, 1900, at 1 P.M., will be put up for re-sale at the Galle Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Arrack Rents of the Southern Province, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of August, 1900.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale and complete the necessary security without delay.

**Hambantota District.**

From October 1 to December 31, 1900.

- 1. Giruwa pattu west and Magam pattu.

**Matara District.**

From October 1 to December 31, 1900.

- 2. Four Graveta, Matara, and Makewita.
- 3. Weligam and Morowak korales.
- 4. Wellaboda and Gangaboda pattus.
- 5. Kaudaboda pattu.

Galle Kachcheri, W. A. WEERAKOON,  
 September 10, 1900. for Government Agent.

මෙම පහත සඳහන්වන දකුණු පළාතේ අරක්කු රේවද ගැන මුල්කැනුම්කාරයින් විසින් වස 1900 කවු අගෝස්තු මාසේදී ගෙවැසුණු මුදල වස 1900 කවු සැප්තැම්බර් මස 28 වෙනි සිකුරුදු ගෝ ඊට මත්තෙන් ගෙවනව නොගෙවූයේදී අරක්කු රේවද දිකි දින දවල් එකට කාලුලේ කවුච්චිදේදී මුල්කැනුම්කාරයින්ගේ අභියෝජනාවට දෙවනු එකඟත්වයට ගෙදෙකවා ඇත.

දෙවනු විකිණීමේදී ගැනුම්කාරයා විසින් විකිණීමේ මුදලෙන් දහයෙන් පංගුවක් එකඟුම් දවසේදී ගෙවනවට ඕනෑම සහ නොමාව ඇප සම්පූර්ණකරනවටද ඕනෑම.

**හම්බන්තොට.**

වස 1900 කවු ඔක්තෝබර් මස 1 වෙනි දින පවත්වන 1900 කවු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

- 1. මාගම්පත්තුව සහ බස්නාහිර ගිරුවාපත්තුව.

**මාතර දිස්ත්‍රික්කයේ.**

වස 1900 කවු ඔක්තෝබර් මස 1 වෙනි දින පවත්වන 1900 කවු දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා :

- 2. මාහිර කඩවත් සතර සහ මාකාවිට.
- 3. වැලිගම සහ මොරවත්කෙදිලිලේ.
- 4. වැල්ලබඩ පත්තුව සහ ගහබඩ පත්තුව.
- 5. කන්දබඩ පත්තුව.

බ්ලිලි. ඒ. විරකෝන්,  
 ආණ්ඩුවේ ඒජන්තනැත වෙනුවට.

වස 1900 කවු සැප්තැම්බර් මස 10 වෙනි දින කාලුලේ කවුච්චිදේදිය.

NOTICE is hereby given that the Government Agent, Galle, will put up for re-sale by public auction, at the risk of the original purchaser, the under-mentioned Tolls from October 1 to December 31, 1900, on Friday, September 28, 1900, at 1 P.M.:-

- 1. The minor toll on the Ambalangoda-Elpitiya road.
- 2. The road toll at Welitara and Bentota.

- 3. Hirimbura-Baddegama.
- 4. Ferry toll at Halpatota.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before October 15, 1900.

**Reason for Re-sale.**

Non-payment of the instalment for August, 1900.

Galle Kachcheri, W. A. WEERAKOON,  
 September 10, 1900. for Government Agent.

වස 1900 කවු ඔක්තෝබර් මස 1 වෙනි දින සිටින දෙසැම්බර් මස 31 වෙනි දින වනතුරු මෙහි පහත සඳහන්වන රේවද පලමු ගැනුම්කාරයින්ගේ අපරාජනාවට ඒජන්තනැතයන් විසින් සැප්තැම්බර් මස 28 වෙනි සිකුරුදු දවල් සිනුවා එකට ප්‍රසිද්ධ වෙන්දේසියට දෙවනු එකඟත්වයට ගෙදෙකවා ඇත.

- 1. අම්බලන්කොට ඇල්පිපියේ අතුරුපාර රේවදක.
- 2. වැලිගම සහ බෙහෙතර පාරේ රේවදක.
- 3. හිරිබුරු බද්දෙගම.
- 4. ගල්පාතොට ගෙටුපු රේවදක.

ඉල්ලුම්කාරයෝ විසින් රේවදක ගන්ව ගෙන මුදලෙන් දහයෙන් පංගුවක් රේවදේදී ඇප පිරිසිඳ අත්පිට ගෙවාලුවන ඔක්තෝබර් මස 15 වෙනිදිනට මෙහා ඕනෑම ඇප සම්පූර්ණකරනවට ඕනෑම.

දෙවනු එකඟත්වයට ගෙදෙන කාරණය නම් 1900 දේ අගෝස්තු මාසයට ගෙවනවට ඕනෑම මුදල නොගෙවී තිබීමයි.

බ්ලිලි. ඒ. විරකෝන්,  
 ආණ්ඩුවේ ඒජන්තනැත වෙනුවට.

වස 1900 කවු සැප්තැම්බර් මස 10 වෙනි දින කාලුලේ කවුච්චිදේදිය.

NOTICE is hereby given that the Assistant Government Agent, Matara, will put up for re-sale by public auction at the risk of the original purchasers, the under-mentioned Tolls from October 1 to December 31, 1900, on Saturday, September 29, 1900, at 1 P.M., at the Matara Kachcheri :-

- 1. Road toll at Morowaka.
- 2. Road toll at Dondra.
- 3. Road toll at Godagama.
- 4. Road toll at Talpawella and bridge toll at Bandattara.
- 5. Bridge and minor road at Polwatta and branch toll at Polkandan-ela.

The purchaser must deposit one-tenth of the purchase amount on the day of sale in cash and complete the necessary security on or before October 10, 1900.

**Reason for Re-sale.**

Non-payment of the instalments for August, 1900.

Galle Kachcheri, L. W. C. SCHRADER,  
 September 12, 1900. for Government Agent.

NOTICE is hereby given that on Monday, September 24, 1900, at 1 o'clock P.M., the under-mentioned Toll Rent of the Chilaw District from October 1 to December 31, 1900, will be put up for re-sale at the risk of the original purchaser if the instalment due for August has not been paid before that date.

**(1) Lunuwila ferry.**

The purchaser will be required to deposit half the purchase amount in cash on the day of sale.

Kurunegala Kachcheri, J. D. MASON,  
 September 11, 1900. for Government Agent.

ගලු වැදගත් ක්‍රියාකාරී කෙරෙහි පනත සකස් කිරීම. හෙයින් පලදායී රේවද ඒවායේ පැවැති ගාස්තු ආරකා විසින් අදාළ සේවා සඳහා පවත්වා ගැනීමට 1900 අගෝස්තු 24 වෙනි දින කෙරෙහි විශේෂ ඉදිරිපත් කිරීමක් කරන බව 1 වෙනි දින සිට දෙසැම්බර් 31 වෙනි දින දක්වා කාලයකට වසර 1900 අගෝස්තු 24 වෙනි දිනට පසු දැමීමට සූචිතව සූචනා කළ බවට දැනුම් ලබා දීමට පටන් ගෙන ඇත.

ගැණුම්කාරයා විසින් ගත් මුදලින් පිරිසිදු කර ගත යුතු බවට දැනුම් දීමට ඉඩ දෙන බවට දැනුම් දීමකි.

ආ. ජී. පී. පිංටෝ.  
ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ.  
වසර 1900 අගෝස්තු 11 වෙනි දින කුරුමිටියේ.

NOTICE is hereby given that on Friday, September 28, 1900, at 1 P.M., the Government Agent of the Province of Sabaragamuwa will put up for re-sale at the Ratnapura Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from October 10 to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to complete the eighth instalment.

The purchasers at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

Kegalla District.

1. Toll at Gwilitipitiya.
2. Toll at Ambanpitiya.
3. Bridge toll, Maha-oya.
4. Bridge toll, Bibili-oya.
5. Bridge toll, Ruwanwella.
6. Bridge toll, Mawanella.
7. Toll at Nawagamuwa.
8. Bridge toll, Ambepussa.
9. Road toll, Mayinoluwa

Ratnapura District.

1. Bridge toll at Kuruwita.
2. Bridge toll at Getahetta.
3. Bridge toll at Bilihui-oya.
4. Bridge toll at Kalawatta and road toll at Rakwana.
5. Road toll at Katandola.
6. Road toll at Patakada.
7. Road toll at Hunuwala.
8. Road toll at Balangoda.

M. S. Pinto,  
for Government Agent.

Government Agent's Office,  
Ratnapura, September 12, 1900.

වසර 1900 අගෝස්තු 10 වෙනි දින සිට දෙසැම්බර් 31 වෙනි දින දක්වා කෙරෙන පනත සකස් කිරීමේ රේවද පළමු ගැණුම්කාරයින් විසින් අදාළ මාරු මසට පසු ගෙවීමට නොහැකි වන බවට දැනුම් දීමක් කරන බවට 1900 අගෝස්තු 28 වෙනි දින සිට දෙසැම්බර් 31 වෙනි දින දක්වා කාලයකට සඳහන් පනතක් මගින් රජයේ සේවයේ නැවත සම්බන්ධ කිරීමට දැනුම් දීමකි.

ගැණුම්කාරයා විසින් ගත් මුදලින් පිරිසිදු කර ගත යුතු බවට දැනුම් දීමකි.

කැබලි දීමකි.  
1. ගැණුම්කාරයාගේ රේවදය.  
2. අනුමැති පවරාගැනීමේ රේවදය.

3. පළමු රේවදය.
4. බිඳී ගිය රේවදය.
5. රජයේ පළමු රේවදය.
6. පවරාගැනීමේ රේවදය.
7. පවරාගැනීමේ රේවදය.
8. අනුමැති පවරාගැනීමේ රේවදය.
9. පෙරකළ රේවදය.

රජයේ දීමකි.

1. කුරුමිටියේ රේවදය.
2. ගැණුම්කාරයාගේ රේවදය.
3. බිඳී ගිය රේවදය.
4. කුරුමිටියේ රේවදය සහ රජයේ පවරාගැනීමේ රේවදය.
5. කැබලි දීමේ රේවදය.
6. පනතක් පවරාගැනීමේ රේවදය.
7. ගුණාකාරී පවරාගැනීමේ රේවදය.
8. භාග්‍යවතු රේවදය.

ආ. ජී. පී. පිංටෝ,  
ජ්‍යෙෂ්ඨ නිලධාරියාගේ.

වසර 1900 අගෝස්තු 12 වෙනි දින රජයේ සේවයේ.

IN accordance with the requirements of section 8 of "The Opium Ordinance, 1899," I hereby give notice that the licenses for the sale by retail of opium within the limits of the Local Board of the town of Chilaw for the year commencing January 1, 1901, will be two in number.

The said licenses will be put up for sale by public auction at the Chilaw Kachcheri on Monday, October 22, 1900, at 1 o'clock P.M.

Conditions of Sale.

1. That the place licensed shall not be open to the public before 6 A.M. or after 8 P.M.
2. The quantity to be sold at any one time to any individual, except to a licensed retail vendor, shall not exceed 180 grains.
3. Opium shall not be consumed on the premises.
4. Opium offered for sale shall not be adulterated or deteriorated in any way.
5. That the place licensed shall be subject to inspection, and that no disorderly conduct be permitted therein.
6. That the place licensed be always kept clean.
7. That no opium be sold to any woman or any individual apparently under the age of fifteen years or to any intoxicated person.
8. That the licensee shall affix in some conspicuous part of his shop a board with his name and the words "Licensed to sell Opium by Retail."
9. Wearing apparel or other goods shall not be received in barrier for opium.
10. That no person other than the licensee shall sell or expose for sale any opium under his license either as agent or servant of the licensee, unless the name of such agent or servant be first registered in the Local Board.
11. Daily accounts shall be kept in a form to be prescribed by me of the quantities of opium received, sold, and remaining on hand at the end of each day.

J. G. FRASER,  
Chairman.


Office of the Local Board,  
Chilaw, September 10, 1900.

## NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of land commonly called and known as Welikandamukalana, situate in the village of Habbunkaduwa in the Galboda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this, Eighth day of September, 1900, order and declare that the said land, commonly called or known as Welikandamukalana, situate in the village of Habbunkaduwa in the Galboda korale, in the Province of Sabaragamuwa and shown as lot 3,829 in preliminary plan 7,691 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent 15 acres and 38 perches, and bounded as follows: on the north



Lot 3,829 called Welikandamukalana, in extent 15A. 0R. 38P., situated in the village Habbunkaduwa in Tannipperu pattu of Galboda korale.

Surveyor-General's Office,  
Colombo, August 12, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

by a stream; on the east by Kaharuwawatta claimed by Minuwangomuwage Ukkuwa, Welikandahena claimed by Kotagama Pina, Siyambalagahamullahena claimed by Millangodage Dingiri Appu and others, Udalindagawehena claimed by Lagamage Mudalihami, Udahawatta and Panasurigewatta claimed by Millangodage Pinhani, and land appearing in title plan No. 102,363, the property of Mawela Vihare (temple land) claimed by Ganita and others; on the south by land appearing in title plan No. 102,363, the property of Mawela Vihare (temple land) claimed by Ganita and others; on the west by the village boundary of Udattawa village—is the property of the Crown.


Kegalla Kachcheri,  
September 8, 1900.

BERTRAM HILL,  
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Wanapalugahahena and Hingurupatale Udumulla, situate in the village of Wellana in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1897 as amended by Ordinance No. 5 of 1900 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 9th day of August, 1900, order and declare that the said lands, commonly called and known as Wanapalugahahena and Hingurupatale Udumulla, situate in the village of Wellana in the Weligam korale, in the Matara District of the Southern Province, and shown as lots 6,954 and 6,956 in preliminary plan No. 3,115 of lands situate in the said village, a certified tracing wherefrom is hereunto annexed, and



Situation : Wellana village in Weligam korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
6954	Wanapalugahahena	38 0 29
6956	Hingurupatale Udumulla	0 0 11
		<hr/>
		38 1 0

Surveyor-General's Office,  
Colombo, February 14, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

containing in extent 38 acres and 1 rood, and bounded as follows : on the north by Murathadeniya sold by Crown to D. T. de S. W. Gunatilaka (T. P. 162,193), Murutedeniya sold by Crown to S. S. L. S. Mustapha (T. P. 123,018), Murutehena sold by Crown to D. T. de S. W. Goonetilleke (T. P. 162,192), Kottanuwedeniya sold by Crown to D. T. de S. W. Goonetilleke (T. P. 123,049), Mailegalpotehena sold by Crown to D. T. de S. W. Goonetilleke (T. P. 123,094); on the east by reservation of the road from Munamalpe to Horagoda ; on the south by Hingurupatale belonging to M. Piliappu, Hingurupatale Udumulla belonging to K. Karolis and others, and Ihalekalahena sold by Crown to Don Teodoris de Silva W. Gunatilleke (T. P. 177,689); on the west by Wanapalugahahena belonging to Crown  $\frac{3,115}{(6,953)}$  —are the property of the Crown.

Matara, August 9, 1900.


J. P. LEWIS,  
Special Officer.



Order under Section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Guruwalayagodella, situate in the village of Sulutanagoda in the Weligam korale, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and a claim having been made to the said land by Mr. C. J. R. Le Mesurier, and the said claimant having been duly called upon by me by a notice, in writing, duly served upon him to produce before me the evidence and documents upon which he may rely in proof of his claim, and not having so appeared or produced such evidence and documents, I, John Henry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 4th day of August, 1900, order and declare that the land, commonly called or known as Guruwalayagodella, situate in the village of Sulutanagoda in the Matara-Weligam korale, in the Southern Province, containing in extent 21 acres 0 rood and 10 perches, shown as lot 13,316 in preliminary plan 4,731, a certified copy whereof is hereunto annexed,



Lot 13,316 called Guruwalayagodella, in extent 21A. OR. 10P., situated in Sulutanagoda village in Weligam korale.  
 Surveyor-General's Office, Colombo, July 28, 1900.  
 S. J. C. MORE, for Surveyor-General.

and bounded as follows: on the north by Kobeimellehena claimed by Wanniachchige Andiris, a portion of Guruwalayagodella sold by Crown to H. Wanniachchige Don Aberan (title plan 151,712), another portion of Guruwalayagodella belonging to Crown (4,731/13,317); on the east by a portion of Guruwalayagodella sold by Crown to Vidanage Don Carolis and others (title plan 164,380 and 164,381), Kobeimellehena *alias* Kohumulla sold by Crown to Samerawikrama Kulage Don Hendrik and others (title plan 159,718); on the south by Kiriweliyawatta sold by Crown to Menmendage Luwis and others (title plan 138,584), Halpegewatta sold by Crown to Vidanage Don Carolis (title plan 145,864), Guruwalayagodella belonging to Crown (4,731/13,318), Guruwalayagodella sold by Crown to Vitanage Don Carolis (title plan 158,239), Guruwalayawatta belonging to Vitanage Don Carolis, Potuwilayahena claimed by Alapaladeniya Terunnanse, Massaladurawatta belonging to Godage Dingi Appu and others, Lawallagahawatta belonging to Godage Babappu and others; on the west by Bandarawatta belonging to Godage Sidanhami and others—is the property of the Crown.

Matara, August 4, 1900.

J. P. LEWIS, Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
 declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Kudaluelahena or Weweldaranahena, Nugehena, Polpelahena, Etgulahena, Bitalahena, Kahatagahahena, Millagahahena, Waduwaleniya Ihala, and Waduwadeniyaowita, all situate in the village of Warakapitiya in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and a claim having been made to the said lands by Mr. C. J. R. Le Mesurier, and the said claimant having been duly called upon by me, under section 4, sub-section (1), of the said Ordinances, by a notice in writing duly served upon him to produce before me the evidence and documents upon which he may rely in proof of his claim, and not having so appeared or produced such evidence and documents, I, John Penry Lewis, Special Officer duly appointed under section 28 of Ordinance No. 1 of 1897, do hereby on this 24th day of August, 1900, order and declare under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, as more fully described hereinafter, are the property of the Crown.

Matara, August 24, 1900.

J. P. LEWIS,  
 Special Officer.

*Description of Lands referred to.*

The lands commonly called or known as Kudaluelahena or Weweldaranahena and Nugehena, situate in the village of Warakapitiya in the Matara Weligam korale, in the Southern Province, containing in extent 16 acres 2 roods and 20 perches, and shown as lots 13,378 and 13,379 in preliminary plan 4,740, a certified



Situation : Warakapitiya village in Weligam korale.


Lot.	Name of Land.	Extent.
		A. R. P.
13378	Kudaluelahena or Weweldaranahena	4 0 36
13379	Nugehena	12 1 24

Surveyor-General's Office,  
 Colombo, July 28, 1900.

S. J. C. MORE,  
 for Surveyor-General.

tracing wherefrom is hereunto annexed, and bounded as follows : on the north by Weweldaranawela (lot 835 in preliminary plan 1,566) claimed by D. C. Amaradiwakara and others ; on the east by a portion of Nugehena belonging to Crown (lot 13,380 in preliminary plan 4,740) and Puwakwatta (lot 837 in preliminary plan 1,566) belonging to Crown ; on the south by Bandarawilla claimed by Jayasuriya and others ; and on the west by Weweldaranawela (lot 835 in preliminary plan 1,566) claimed by D. C. Amaradiwakara and others.

The lands commonly called or known as Polpelahena, Etagalahena, Batalahena, Kahatagahahena, Millagahahena, Waduwadaniya Ihalahena, and Waduwadaniyaowita, situate in the village of Warakapitiya in the Mutara Weligam korale, in the Southern Province, containing in extent 119 acres 0 roods and 14 perches, and shown as lots 13,381, 13,383, and 13,384 in preliminary plan 4,740, a certified tracing wherefrom is hereunto annexed, and bounded as follows: on the north by Bahaduwa-addaradeniya *alias* Muttettuwa claimed by Palliyege Davit, Pattiniyakumbura claimed by Batgamage Siman and others, Udumullakumbura claimed by Senarat Yapa Don Alwis and others, Nagahamullewatta sold by Crown to H. B. Jayan and others (title plan 169,376), Etagalahena (lot 13,386 in preliminary plan 4,740) belonging to Crown, Talagahahenawatta (lot 820 in preliminary plan 1,564), Nagahamullewattedeniya claimed by Hewa Batgamage Jayan, Ihaladeniya belonging to Don Cornelis Samaradiwakara, Batalahenaowita (lot 13,382 in preliminary plan 4,740) belonging to Crown, Ihaladeniya, Pansaladeniya belonging to Wanniachchige Jayanhamy and others; on the east by footpath leading from Denapitiya to Sulutanagoda; on the south by Hettiyaduwoowita claimed by Hewa Kumanayakage Punchiappu and others (823 in preliminary plan 1,564), Millagahahena sold by Crown (title



Situation : Warakapitiya village in Weligam korale.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
13381 ...	Polpelahena, Etagalahena, Batalahena, Kahatagahahena, and Millagahahena	117	1 20
13383 ...	Waduwadaniya Ihala	1	0 32
13384 ...	Waduwadaniyaowita	0	2 2

Surveyor-General's Office,  
Colombo, June 28, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

plans 158,098, 164,064, and 164,065), footpath from Millagahahena to Mahapittaniyakumbura, Muttayedeniya and owita (lots P 518 and O 518 in preliminary plan 4,740) claimed by Hewakattadige Adirian and others, Amuliena sold by Crown (title plan 164,062), footpath, Polpelahenadeniya (lot Q 518 in preliminary plan 4,740) claimed by Hewakattadige Adirian and others, footpath, Mahapittaniyakumbura claimed by Atanikita Unanse, Etagalahena (lot 13,387 in preliminary plan 4,740) belonging to Crown, Tekkawatta (lot 839 in preliminary plan 1,566) belonging to Crown, Etagalahena sold by Crown (title plan 153,288); on the west by a portion of Etagalahena and Batalahena (lot 13,385 in preliminary plan 4,740) belonging to Crown, excluding the lots marked A known as Waduwadaniya, containing in extent 3 roods, and B known as Polpelahenawatta, containing in extent 11 perches, within these boundaries.

Order under Section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Horaketiyahena, Kalugalahena, Puwakgahawilahena, Puwakgahawila, and Puwakgahawiladeniya, all situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and claims having been made to all of the said lands by Mr. C. J. R. Le Mesurier and by Mr. J. D. Jayasuriya to the said lands Kalugalahena and Puwakgahawilahena (lots H 495 and T 495 in preliminary plan 4,709), and the said claimants having been duly called upon by me by notices in writing duly served upon them to produce before me the evidence and documents upon which they may rely in proof of their claims, and Mr. C. J. R. Le Mesurier not having appeared or produced such evidence and documents, and Mr. J. D. Jayasuriya having appeared and withdrawn his claim to the said lots, I, John Perry Lewis, Special Officer duly appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance, do hereby on this 4th day of August, 1900, order and declare that the said lands, as hereinafter more fully described, are the property of the Crown


Matara, August 4, 1900.

J. P. LEWIS,  
Special Officer.

*Description of Lands referred to.*

I.

The land commonly called or known as Horaketiyahena, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 11 acres 2 roods and 6 perches, shown as lot 13,189 in preliminary plan 4,709, a certified tracing wherefrom is hereunto annexed, and bounded as follows: on the north by Paniddarahena ( $\frac{P. P. 4,709}{L. 494}$ ) belonging to Hon. Mr. T. N. Christie; on the



I.

Lot 13,189 called Horaketiyahena, in extent 11A. 2R. 6P., situated in Maramba village in Weligam korale.


Surveyor-General's Office,  
Colombo, July 28, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

east by the Dikbata-ela; on the south by Pallaokandakumbura belonging to Don Davith Siriwardana; on the west by Horagahadeniya belonging to L. Don Davit, Peralawetigalahena, Horaketiyeena, and Medirituduwehena ( $\frac{P. P. 4,715}{L. 496}$ ) claimed by Mr. C. J. R. Le Mesurier, and the footpath.

II.

The lands commonly called or known as Kalugalahena and Puwakgahawilahena, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, shown as lots H. 495 and T 495 in preliminary plan 4,709, as described in the annexed certified tracing therefrom, containing in extent



II.

Situation : Maramba village in Weligam korale.

Lot.	Name of Land.	Extent.
		A. R. P.
H 495	Kalugalahena	0 0 31
T 495	Puwakgahawilahena	0 0 18


Surveyor-General's Office,  
Colombo, July 28, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

1 acre and 9 perches, and bounded as follows : on the north by the footpath ; on the east by Kalugalahena (P. P. 4,709 / G 495), Harakkehena (P. P. 4,709 / Q 495), and Puwakgahawilahena (P. P. 4,709 / S 495) claimed by J. D. Jayasuriya ; on the south by Puwakgahawilahena (P. P. 4,709 / S 495) claimed by J. D. Jayasuriya ; on the west by the road from Akkuressa to Marowak korale.

III.

The land commonly called or known as Puwakgahawila, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, shown as lot 13,191 in preliminary plan 4,709, as described in the annexed certified tracing therefrom, containing in extent 2 acres 1 rood and 2 perches; bounded on the north by Harakkehena ( $\frac{P. P. 4,709}{Q 495}$ ) claimed by Mr. J. D. Jayasuriya and Puwakgahawila-



III.


Lot 13,191 called Puwakgahawila, in extent 2A. 1R. 2P., situated in Maramba village in Weligam korale. Surveyor-General's Office, Colombo, July 28, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

deniya ( $\frac{P. P. 4,519}{12,408}$ ); on the east by Harakkehena ( $\frac{P. P. 4,709}{Q 495}$ ) claimed by Mr. J. D. Jayasuriya and the land appearing in T. P. 154,181 purchased by D. A. D. S. Gunaratna; on the south by Maduramukalana ( $\frac{P. P. 2,295}{3,411}$ ) belonging to Crown; on the west by Puwakgahawila ( $\frac{P. P. 4,709}{R 495}$ ) belonging to Tantirige Juwan and others.

IV.

The land commonly called or known as Puwakgahawiladeniya, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, shown as lot 12,408 in preliminary plan 4,519, as described in the annexed certified tracing therefrom, containing in extent 2 roods and 4 perches; and



IV.

Lot 12,408 called Puwakgahawiladeniya, in extent 0A. 2R. 4P., situated in Maramba village in Weligam korale. Surveyor-General's Office, Colombo, July 28, 1900.


S. J. C. MORE,  
for Surveyor-General.

bounded on the west, north, and east by Harakkehena ( $\frac{P. P. 4,709}{Q 495}$ ) claimed by Mr. J. D. Jayasuriya; and on the south by Puwakgahawila ( $\frac{P. P. 4,709}{13,191}$ ).

Order under Section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Dikhena, Kitulagawadeniya, Galpottehena, Galpottehenadeniya, Gulanehenadeniya, Dikheneaturemukalana, and Andipelpolahena, situate in the village of Kotapola in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and a claim having been made to the said lands by Mr. C. J. R. Le Mesurier, and the said claimant having been duly called upon by me by a notice in writing duly served upon him to produce before me the evidence and documents upon which he may rely in proof of his claim, and not having so appeared or produced such evidence and documents, I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers



Situation : Kotapola village in Morowak korale.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
13180	Dikhena	30	1	0
13181	Kitulagawadeniya	0	2	17
18182	Galpottehena	16	0	23
13183	Galpottehenadeniya	0	0	15
13184	Do.	0	0	28
13185	Gulanehenadeniya	0	0	20
13186	Dikhena	2	3	38
13187	Dikheneaturemukalana	109	2	11
13188	Andipelpolahena	2	0	0

Surveyor-General's Office,  
Colombo, July 28, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 4th day of August, 1900, order and declare that the said lands, commonly called or known as Dikhena, Kitulagawadeniya, Galpottehena, Galpottehenadeniya, Dikheneaturemukalana, Gulanehenadeniya, and Andipelpolahena, all forming one tract of land, situate in the village Kotapola in the Matara-Morowak korale, in the Southern Province, containing in extent 161 acres 3 roods and 32 perches, shown as lots 13,180, 13,181, 13,182, 13,183, 13,184, 13,185, 13,186, 13,187, and 13,188 in preliminary plan 4,708, a certified copy whereof is hereunto annexed, and bounded as follows : on the north by the Batukithela ; on the east by Kitularawehena belonging to Crown, Nahena belonging to Crown, Tennaudahena belonging to Crown ; on the south by the Ittagulane-dola ; on the west by the Umandola, Polgaswattahena claimed by H. Dawson and others, Polgaswattedeniya (lot X 492 in preliminary plan 4,708) claimed by R. Adirian, and Polgaswatta belonging to H. Andiris and others—are the property of the Crown.


Matara, August 4, 1900.

J. P. LEWIS,  
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Kandehena and Kandehenadeniya *alias* Udadeniya, situate in the village of Malimmada in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and a claim having been made to the said lands by Mr. C. J. R. Le Mesurier, and the said claimant having been duly called upon by me, under section 4, sub-section (1), of the said Ordinances, by a notice in writing duly served upon him to produce before me the evidence and documents upon which he may rely in proof of his claim, and not having so appeared or produced such evidence



Lot.	Situation : Malimmada village in Weligam korale.		Extent.	
	Name of Land.		A.	R. P.
13942	...	Kandehena	30	1 33
13943	...	Do.	1	0 14
13944	...	Do.	0	3 16
13945	...	Kandehenadeniya or Udadeniya	0	0 33

Surveyor-General's Office,  
Colombo, July 28, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

and documents, I, John Penry Lewis, Special Officer duly appointed under section 28 of Ordinance No. 1 of 1897, do hereby on this 24th day of August, 1900, order and declare under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, commonly called or known as Kandehena and Kandehenadeniya *alias* Udadeniya, situate in the village of Malimmada in the Weligam korale of the Matara District, in the Southern Province, containing in



extent 32 acres 2 roods and 16 perches, as shown in preliminary plan No. 4,871 and in the annexed certified tracing therefrom, and bounded as follows : on the north by Gorakagasmullakumbura belonging to Hakmanage Juanis and others, a portion of Kandehena sold by Crown, now in occupation of Francis Alles (title plan 138,752), Diggahagewatta *alias* Punchiduwa belonging to Diggaha Ranawakachchige Banchi Hami and others, Diggahadeniya belonging to ditto ; on the east by a portion of Kandehena sold by Crown, now in possession of Samarawira Muhandiram (title plan 119,496), Kaudehenawatta belonging to Samarawira Muhandiram, Adikariwila belonging to Francis Alles ; on the south by Adikariwila belonging to ditto ; on the west by Adikariwila belonging to ditto, Peligalahena belonging to Crown, Udadeniyakumbura belonging to Ranawakachchige Loku Hami and others—are the property of the Crown.


Mutara, August 24, 1900.

J. P. LEWIS,  
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Lands to be Crown Property.

In the matter of the lands commonly called or known as Talagahahena *alias* Delgahamulle or Nagahamullewatta or Kanattewatta, situate in the village of Warakapitiya in the Weligam korale of the Mutara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and claims having been made to the said



Lot.	Situation : Warakapitiya village in Weligam korale.	Extent.
	Name of Land.	A. R. P.
10941	Delgahamulle or Nagahamullewatta	15 1 30
10942	Kanattewatta	0 0 6
10943	Do.	1 0 30

Surveyor-General's Office,  
Colombo, July 28, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

lands by Mr. C. J. R. Le Mesurier and Hewabatgamage Jayanhami of Warakapitiya and by Kolagodage Pouchi Appu of Warakapitiya to a portion of the said lands, viz., lot 10,943 in P. P. 4,210, and the said

claimants having been duly called upon by me, under section 4 of the said Ordinances, by notices in writing duly served upon them to produce before me the evidence and documents upon which they may rely in proof of their claims, and the first claimant, Mr. C. J. R. Le Mesurier, not having so appeared or produced such evidence and documents, and the other two claimants, Hewabatgamage Jayan and Kolagodage Puchi Appu, having appeared and withdrawn their claims, I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinance No. 1 of 1899, do hereby on this 3rd day of August, 1900, order and declare under section 4, sub-section (1), of the said Ordinances, that the said lands, commonly called or known as Talagahahena *alias* Delgahamulla or Nagahamullewatta or Kanattewatta, situate in the village of Warakapitiya in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 16 acres 2 roods and 26 perches, shown as lots 10,941, 10,942, and 10,943 in preliminary plan No. 4,210, a certified tracing wherefrom is hereunto annexed, and bounded as follows: on the north by a portion of Talagahahena *alias* Delgahamullewatta sold by Crown to Batagamage Jayanhami (title plan 169,379; 4,210/10,940), the old Dutch irrigation channel; on the east by Abakoratuwa (1,564/818) belonging to Crown, Kanattewatta belonging to Wanniachchige Balahami and others, Paragahakoratuwapitakele claimed by Don Cornelis Samaradiwakara; on the south by Delgahalangakele claimed by Don Cornelis Samaradiwakara, Hindeniya belonging to Kolagodage Puchi Appu, Nagahamullewatta belonging to Batgamage Jayanhami, a portion of Talgahahena sold by Crown to Batgamage Jayanhami (title plan 169,378, 4,210/10,939); on the west by a portion of Talgahahena sold by Crown to Batgamage Jayanhami (title plan 169,376; 4,210/10,937)—are the property of the Crown.

Matara, August 3, 1900.

J. P. LEWIS,  
Special Officer.

Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900,"  
declaring the Land to be Crown Property.

In the matter of the land commonly called or known as Diyadawamukalana, situate in the village of Kotapola in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."


THE notice required by section 1 of the said Ordinances having been duly published in manner prescribed by that section in respect of the above-named land, and a claim having been made to the said land by Mr. C. J. R. Le Mesurier, and the said claimant having been duly called upon by me by a notice in writing under section 4, sub-section (1), of the said Ordinances, duly served upon him to produce before me the evidence and documents upon which he may rely in proof of his claim, and not having so appeared or produced such evidence and documents, I, John Penry Lewis, Special Officer duly appointed under section 28 of Ordinance No. 1 of 1897, do hereby on this 24th day of August, 1900, order and declare under section 4, sub-section (1), of the said Ordinances, that the said land, commonly called or known as Diyadawamukalana, situate in the village of Kotapola in the Morowak korale in the Matara District, in the Southern Province, containing in extent 508 acres 1 rood and 22 perches, shown as lot 8,610 in preliminary plan 3,570, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by the ridge of the Diyadawakanda, which forms the village boundary between the villages Kotapola and Pallegama; on the east by the road from Morowaka to Deniyaya; on the south by the road from Morowaka to Deniyaya, a portion of Diyadawakanda sold by Crown to C. G. Don Bastian (title plans 95,501 and 95,502); on the west by Labugalelladola, Kotapoiakanda belonging to Crown, Ihalamalweladeniya belonging to Crown, and the ridge of Diyadawakanda forming the village boundary between Kotapola and Pallegama—is the property of the Crown.

[NOTE—Diyadawakandewatta, in extent 1 acre 3 roods and 35 perches, described as title plan 145,268, marked A in the annexed plan, within these boundaries, is excluded from this order.]

Matara, August 24, 1900.

J. P. LEWIS,  
Special Officer.

[For Tracing see page 1681.]



Lot 8,610 called Diyadawamukalana, in extent 503A. 1R. 22P., situated in Kotapola village in Morowak korale.  
 Surveyor-General's Office,  
 Colombo, July 28, 1900.

S. J. C. MORE,  
 for Surveyor-General.